

AL/2020/08/S-I(NEW)

සියලු ම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved

**නව නිර්දේශය / புதிய பாடத்திட்டம் / New Syllabus**

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  
 இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்  
 Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka  
 Department of Examinations, Sri Lanka

**NEW**

**අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2020**  
**கல்விப் பொதுத் தராதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2020**  
**General Certificate of Education (Adv. Level) Examination, 2020**

**කෘෂි විද්‍යාව I**  
**விவசாய விஞ்ஞானம் I**  
**Agricultural Science I**

**08 S I**

**පැය දෙකයි**  
**இரண்டு மணித்தியாலம்**  
**Two hours**

**උපදෙස්:**

- \* සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- \* උත්තර පත්‍රයේ නියමිත ස්ථානයේ ඔබේ විභාග අංකය ලියන්න.
- \* උත්තර පත්‍රයේ පිටුපස දී ඇති උපදෙස් ද සැලකිල්ලෙන් කියවා පිළිපදින්න.
- \* 1 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින් නිවැරදි හෝ ඉතාමත් ගැළපෙන හෝ පිළිතුර තෝරාගෙන, එය උත්තර පත්‍රයේ පිටුපස දැක්වෙන උපදෙස් පරිදි කතිරයක් (X) යොදා දක්වන්න.

1. භූගත ජලය ලබා ගැනීම පිණිස මිනිසා විසින් සාදන ලද ජල ප්‍රභවයක් සඳහා උදාහරණයක් වනුයේ,  
 (1) පොකුණ ය. (2) ගඟ ය. (3) ආලය ය. (4) ජලාශය ය. (5) කෘෂි ලීද ය.
2. සපුෂ්ප ශාක ස්වපරාගනය සඳහා දක්වන අනුවර්තනවලින් එකක් වන්නේ,  
 (1) ද්විගෘහ ශාක පැවතීම ය. (2) ද්වි ලිංගික මල් පිහිටීම ය.  
 (3) ඒකගෘහ ශාක පැවතීම ය. (4) ස්ව අසංගතිය පැවතීම ය.  
 (5) ඒක ලිංගික මල් පිහිටීම ය.
3. ආලෝකය බෝග නිෂ්පාදනයට විවිධාකාරයෙන් බලපායි. ආලෝකයේ ගුණාත්මය ප්‍රධාන වශයෙන් බලපාන්නේ,  
 (1) ආභූතියට ය. (2) පුෂ්පීකරණයට ය. (3) ශ්වසනයට ය.  
 (4) උත්ස්වේදනයට ය. (5) ප්‍රභාසංශ්ලේෂණයට ය.
4. බිම් සැකසීම මගින් පසෙහි,  
 (1) සවිවරතාව හා දෘශ්‍ය ඝනත්වය යන දෙක ම වැඩි වේ.  
 (2) දෘශ්‍ය ඝනත්වය හා වාතනය යන දෙක ම වැඩි වේ.  
 (3) සවිවරතාව හා ක්ෂුද්‍ර ජීවී ගහනය යන දෙක ම වැඩි වේ.  
 (4) දෘශ්‍ය ඝනත්වය වැඩි වන අතර ක්ෂුද්‍ර ජීවී ගහනය අඩු වේ.  
 (5) ක්ෂුද්‍ර ජීවී ගහනය වැඩි වන අතර වාතනය අඩු වේ.
5. පහත සඳහන් වාරිමාර්ග ක්‍රම අතුරෙන් වඩාත් ම ජල කාර්යක්ෂම ක්‍රමය වනුයේ,  
 (1) බිංදු ජල සම්පාදනය වේ. (2) බේසම් ජල සම්පාදනය වේ.  
 (3) ඇළි ජල සම්පාදනය වේ. (4) බුබුළු ජල සම්පාදනය වේ.  
 (5) විසිරි ජල සම්පාදනය වේ.
6. ශාකවල ජල අවශෝෂණය යාමනය වනුයේ,  
 (1) බින්දුදය සහ වාෂ්පීකරණය මගිනි. (2) මූල පීඩනය සහ බින්දුදය මගිනි.  
 (3) වාෂ්පීකරණය සහ උත්ස්වේදනය මගිනි. (4) මූල පීඩනය සහ උත්ස්වේදනය මගිනි.  
 (5) වාෂ්පීකරණය සහ මූල පීඩනය මගිනි.
7. බීජ ජීව්‍යතාව නිර්ණය කළ හැක්කේ,  
 (1) GA3 පරීක්ෂාවෙනි. (2) බීජ පාරිශුද්ධතා පරීක්ෂාවෙනි.  
 (3) ටෙට්‍රාසෝලියම් පරීක්ෂාවෙනි. (4) අම්ල ප්‍රතිකාර පරීක්ෂාවෙනි.  
 (5) බීජ ප්‍රරෝහණ පරීක්ෂාවෙනි.
8. පාංශු පැතිකඩක, පැහැදිලි පාංශු කලාප දැකිය හැක්කේ,  
 (1) නොයිලල් පසක ය. (2) පරිණත පසක ය.  
 (3) අපරිණත පසක ය. (4) සංවර්ධනය වෙමින් පවත්නා පසක ය.  
 (5) කෘෂිකාර්මික පසක ය.

9. බෝගයකට නිශ්චිත පෝෂ්‍ය පදාර්ථයක් ලබා දීම සඳහා වඩාත් සුදුසු පොහොර වර්ගය වනුයේ,  
 (1) ජෛව අගුරු (biochar) ය. (2) කොම්පෝස්ට් ය. (3) ජෛව පොහොර ය.  
 (4) වර්මකොම්පෝස්ට් ය. (5) රසායනික පොහොර ය.
  10. ගැඹුරු සීසෑම, වර්ගීකරණය කළ හැක්කේ,  
 (1) ප්‍රාථමික බිම් සැකසීම යටතේ ය. (2) අතුරුයත් ගැම යටතේ ය.  
 (3) ප්‍රශස්ත බිම් සැකසීම යටතේ ය. (4) අවම බිම් සැකසීම යටතේ ය.  
 (5) ද්විතියික බිම් සැකසීම යටතේ ය.
  11. උද්‍යාන බෝගවල කුඩා අතු කප්පාදු කිරීම සඳහා වඩාත් ම සුදුසු මෙවලම වනුයේ,  
 (1) කතුර ය. (2) අත් කියත ය. (3) සෙකට්ටරය ය.  
 (4) කප්පාදු කියත ය. (5) බද්ධ පිහිය ය.
  12. කෘෂි කාලගුණික ඒකකයක විවිධ කාලගුණ පරාමිතීන් සටහන් කිරීමේ වාර ගණන, පරාමිතිය අනුව වෙනස් වේ. පාංශු උෂ්ණත්වමාන කියවීම් සටහන් කරනුයේ,  
 (1) දිනකට වරකි. (2) දිනකට දෙවරකි. (3) දිනකට තුන් වරකි.  
 (4) දින දෙකකට වරකි. (5) දින තුනකට වරකි.
  13. පත්‍ර මගින් වර්ධක ප්‍රචාරණය කරන ශාකයක් සඳහා උදාහරණයක් වනුයේ,  
 (1) කෝලියාස් ය. (2) ඩේලියාස් ය. (3) මුෂිනා ය.  
 (4) කැලේඩියම්ස් ය. (5) බ්‍රයෝෆිලම් ය.
  14. පොලිතින් උමගක් ආවරණය කිරීම සඳහා වඩාත් උචිත ද්‍රව්‍යය වනුයේ,  
 (1) පාරජම්බුල (UV) කිරණ වළක්වාලන පොලිතින් ය.  
 (2) සාමාන්‍ය පොලිතින් ය.  
 (3) අඩු ඝනත්ව පොලිතින් ය.  
 (4) පාරජම්බුල (UV) කිරණ ප්‍රතිරෝධී පොලිතින් ය.  
 (5) වැඩි ඝනත්ව පොලිතින් ය.
  15. නිෂ්පාදන සාධක අතුරෙන් හිඟ, නිශ්චල, වැඩි කිරීමට නොහැකි නමුත් වැඩිදියුණු කළ හැකි සාධකය වනුයේ,  
 (1) භූමියයි. (2) ශ්‍රමයයි. (3) ප්‍රාග්ධනයයි.  
 (4) තාක්ෂණයයි. (5) ව්‍යවසායකත්වයයි.
  16. ජාතික කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති හා ප්‍රමුඛතා සකස් කිරීම සඳහා වගකිව යුතු ආයතනය වනුයේ,  
 (1) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යි.  
 (2) ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යි.  
 (3) ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව යි.  
 (4) ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව යි.  
 (5) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය යි.
  17. වායුගෝලීය වාතයේ සංයුතිය හා සසඳන විට, පාංශු වාතයෙහි ඉහළ මට්ටමක පවතිනුයේ,  
 (1) O<sub>2</sub> ප්‍රමාණයයි. (2) CO<sub>2</sub> ප්‍රමාණයයි.  
 (3) O<sub>2</sub> සහ CO<sub>2</sub> ප්‍රමාණයයි. (4) CO<sub>2</sub> සහ N<sub>2</sub> ප්‍රමාණයයි.  
 (5) O<sub>2</sub> සහ ජල වාෂ්ප ප්‍රමාණයයි.
- ප්‍රශ්න අංක 18ට පිළිතුරු සැපයීමට පහත රූප සටහන යොදාගන්න.



More Past Papers at  
[tamilguru.lk](http://tamilguru.lk)

18. ඉහත රූප සටහනෙහි පෙන්වා ඇති වර්ධක ප්‍රචාරණ ක්‍රමය හැඳින්වෙන්නේ,  
 (1) පොතු බද්ධය ලෙස ය. (2) කුසුදු බද්ධය ලෙස ය. (3) කස බද්ධය ලෙස ය.  
 (4) පූට්ටු බද්ධය ලෙස ය. (5) සැදල බද්ධය ලෙස ය.
19. වායුගෝලයේ වඩාත් ම බහුල ව ඇති හරිතාගාර වායුව වනුයේ,  
 (1) මීතේන් ය. (2) නයිට්‍රස් ඔක්සයිඩ් ය. (3) ජල වාෂ්ප ය.  
 (4) කාබන් ඩයොක්සයිඩ් ය. (5) ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් ය.

20. සිය ගව ගොවිපළෙහි අඛණ්ඩ ව වැඩ කළ ගොවියකුට දරුණු හෘද වේදනාව හා කැස්ස සමග උණ රෝග ලක්ෂණ ඇති විය. ඔහුට ආසාදනය වන්නට ඇත්තේ,
- (1) ඩොංගු ය. (2) මැලේරියාව ය. (3) බෘසෙලෝසියාව ය.
  - (4) ක්ෂය රෝගය ය. (5) ලෙප්ටොස්පයිරෝසිස් ය.
21. ලාභදායීතාව මෙන් ම පාරිසරික සෞඛ්‍යය ද සහතික කරමින්, එහි නිෂ්පාදන හා සේවාවන් සඳහා වර්තමාන හා අනාගත පරපුරේ අවශ්‍යතාවන් ද සපුරාලන කෘෂිකර්මාන්තය පිළිබඳ සංකල්පය හැඳින්වෙනුයේ,
- (1) කාබනික කෘෂිකර්මාන්තය ලෙස ය. (2) සුක්ෂම කෘෂිකර්මාන්තය ලෙස ය.
  - (3) ආරක්ෂිත කෘෂිකර්මාන්තය ලෙස ය. (4) තිරසර කෘෂිකර්මාන්තය ලෙස ය.
  - (5) සංරක්ෂණ කෘෂිකර්මාන්තය ලෙස ය.
22. පළිබෝධ පැතිරීම බෝග නිෂ්පාදනයට අහිතකර ලෙස බලපායි. වසංගත මට්ටමට පහළින් පළිබෝධ ගහනය පාලනය කිරීමේ ක්‍රමයක් වනුයේ,
- (1) බෝග මාරුව යොදා ගැනීම ය. (2) ඒක බෝග වගාව කිරීම ය.
  - (3) ස්වභාවික සතුරන් විනාශ කිරීම ය. (4) එකම බෝගය නැවත නැවත වගා කිරීම ය.
  - (5) වැඩි අස්වැන්නක් ලබාදෙන වැඩි දියුණු කළ බෝග වගා කිරීම ය.
23. වී ගොවිතැනේ දී ජෛව පොහොර ලෙස ඇසොල්ලා භාවිත කරනුයේ එය,
- (1) මයිකොරයිසා සමග සම්බන්ධතාවක් ඇති නිසා ය.
  - (2) නයිට්‍රජන් තිර කිරීමේ රයිසෝබියම් සමග සම්බන්ධතාවක් ඇති නිසා ය.
  - (3) නයිට්‍රජන් තිර කරන සයනොබැක්ටීරියා සමග සම්බන්ධතාවක් ඇති නිසා ය.
  - (4) පෝෂක සඳහා වී ශාකය සමග තරඟ නොකරන නිසා ය.
  - (5) ශීඝ්‍රයෙන් ගුණනය වී විශාල ජෛව ස්කන්ධයක් නිපදවන නිසා ය.
24. පසෙහි ඉහළ ස්ථර තද පැහැයක් ගන්නේ,
- (1) ඉහළ ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරකම් නිසා ය.
  - (2) ඉහළ වියෝජන ශීඝ්‍රතාව නිසා ය.
  - (3) වැඩි පාංශු ජීවීන් සංඛ්‍යාවක් සිටින නිසා ය.
  - (4) ඉහළ පාංශු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබෙන නිසා ය.
  - (5) වැඩි ද්විතීයික ඛනිජ ප්‍රමාණයක් තිබෙන නිසා ය.
25. ගොඩබිම වැවෙන, පළල් පත්‍ර සහිත, ආහාරයට ගත හැකි වල්පැළෑටියක් සඳහා උදාහරණයක් වනුයේ,
- (1) කලාඳුරු (*Cyperus rotundus*) (2) කඩු පහර (*Emilia sonchifolia*)
  - (3) ඇටෝර (*Panicum repens*) (4) මොණර කුඩුම්බිය (*Vernonia cinerea*)
  - (5) ගඳපාන (*Lantana camara*)
26. ලීබ්ග්ගේ අවමතා නියමයට අනුව ශාකයක වර්ධනය ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ එම අවස්ථාවේ දී තිබෙන පෝෂක අකුරෙන්,
- (1) අවම අත්‍යවශ්‍ය පෝෂකය මත වේ. (2) අවම හිතකර පෝෂකය මත වේ.
  - (3) සියලු ම අවම පෝෂක මත වේ. (4) අවම ක්ෂුද්‍ර පෝෂකය මත වේ.
  - (5) අවම මහා පෝෂකය මත වේ.
27. පාසල් වත්තෙන් ගන්නා ලද පස් නියැදියක් පරීක්ෂා කළ විට, එහි පහත සඳහන් රසායනික ගුණාංග ඇති බව දැනගන්නට ලැබුණි.
- හුවමාරු කළ හැකි සෝඩියම් ප්‍රතිශතය (ESP) = 16%
  - විද්‍යුත් සන්නායකතාව (EC) = 3.2 මි.ලී. - මෝස්/සෙ.මී.
  - pH = 9.5
- මෙම පස වර්ග කළ හැක්කේ,
- (1) සෝඩික් පසක් ලෙස ය. (2) ලවණ පසක් ලෙස ය.
  - (3) සාමාන්‍ය පසක් ලෙස ය. (4) ක්ෂාරීය පසක් ලෙස ය.
  - (5) ලවණ-ක්ෂාර පසක් ලෙස ය.
28. ගොවියකු විසින් තම ඉඩමේ පහළ ම කොටසෙහි ජලය රැඳී පවතින බව සහ අසල ඇති ඇළ පිහිටා ඇත්තේ ජලය රැඳී ඇති කොටසට වඩා ඉහළින් බව නිරීක්ෂණය කරන ලදී. ඔහුගේ ඉඩමේ ජලය රැඳී ඇති කොටසේ ජලය වහනය කිරීමට වඩාත් ම සුදුසු ක්‍රමය වනුයේ,
- (1) ගැඹුරු වැස්සීම වැඩි දියුණු කිරීමට ගැඹුරු සීසෑම සිදු කිරීම ය.
  - (2) උප පෘෂ්ඨීය ජලවහන පද්ධතියක් ඇති කිරීම ය.
  - (3) ජලය රැඳී ඇති කොටසේ සිට ඇළට ජලය පොම්ප කිරීම ය.
  - (4) ඉඩමේ ඉතිරි කොටසට ජලය සැපයීම සඳහා ජලය රැඳී ඇති කොටසේ ඇති ජලය භාවිත කිරීම ය.
  - (5) ඉහළ උත්ස්වේදනයක් ඇති ශාක, ජලය රැඳී ඇති කොටසේ වගා කිරීම ය.

29. ඒකක භූමි ප්‍රමාණයක පිහිටා ඇති පළල් පත්‍ර සහිත ශාක වියන්වල ඇති හරිත පත්‍රවල එක් පැත්තක ක්ෂේත්‍රඵලය හඳුන්වන්නේ.

- (1) මුළු පත්‍ර ක්ෂේත්‍රඵලය ලෙස ය. (2) පත්‍ර ක්ෂේත්‍රඵල දර්ශකය ලෙස ය.
- (3) පත්‍ර ක්ෂේත්‍රඵල කාලමාත්‍රාව ලෙස ය. (4) පත්‍ර ක්ෂේත්‍රඵල අනුපාතය ලෙස ය.
- (5) හරිත පත්‍ර ප්‍රතිශතය ලෙස ය.

30. ප්‍රවේණි විද්‍යාව පිළිබඳ ප්‍රකාශ දෙකක් පහත දැක් වේ.


A - පර පරාගිත ශාක විශේෂවල ඉහළ ප්‍රවේණික විචලනා නිරීක්ෂණය කළ හැකි ය.

B - වෙනස්වන පරිසරය තුළ යම් විශේෂයක පැවැත්ම සඳහා ප්‍රවේණික විවිධත්වය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

ඉහත ප්‍රකාශ අතුරෙන්,

- (1) A නිවැරදි වන නමුත් B වැරදි ය.
- (2) A වැරදි වන නමුත් B නිවැරදි ය.
- (3) A සහ B යන දෙක ම නිවැරදි වන අතර, A මගින් B තවදුරටත් පැහැදිලි කරයි.
- (4) A සහ B යන දෙක ම නිවැරදි වන අතර, B මගින් A තවදුරටත් පැහැදිලි කරයි.
- (5) A සහ B යන දෙක ම නිවැරදි වන නමුත්, ප්‍රකාශ දෙක අතර සම්බන්ධතාවක් නැත.

● ප්‍රශ්න අංක 31ට පිළිතුරු සැපයීම සඳහා පහත රූප සටහන යොදාගන්න.



31. ඉහත රූප සටහනේ දක්වා ඇති දියගත වගා ක්‍රමය වඩාත් හොඳින් පැහැදිලි කළ හැකි වන්නේ,

- (1) පාවෙන තාක්ෂණය (FT) ලෙස ය.
- (2) ගැඹුරු ප්‍රවාහ තාක්ෂණය (DFT) ලෙස ය.
- (3) මුල් ගිල්වීමේ තාක්ෂණය (RDT) ලෙස ය.
- (4) පෝෂණ පටල තාක්ෂණය (NFT) ලෙස ය.
- (5) කේශනාලිකා ක්‍රියාකාරී තාක්ෂණය (CAT) ලෙස ය.

32. ක්ෂේත්‍රයේ බෝගය ස්ථාපිත කිරීමේ සිට අස්වැන්න නෙළීම දක්වා සියලු ක්‍රියාදාමයන් වැඩිදියුණු කිරීම හෝ වෙනස් කිරීම මගින් පළිබෝධ පාලනය කිරීම ශ්‍යා විද්‍යාත්මක පළිබෝධ පාලනය ලෙස හැඳින් වේ. ශ්‍යා විද්‍යාත්මක පළිබෝධ පාලන ක්‍රම සඳහා උදාහරණ වනුයේ,

- (1) පිළිස්සීම සහ වසුන් යෙදීම ය.
- (2) පිළිස්සීම සහ බෝග මාරුව ය.
- (3) ආලෝක උගුල් භාවිතය සහ වසුන් යෙදීම ය.
- (4) ජල කළමනාකරණය සහ වසුන් යෙදීම ය.
- (5) බෝග මාරුව සහ ජල කළමනාකරණය ය.


33. ශාක වෛරස් රෝග හඳුනාගත හැකි විද්‍යාගාර ක්‍රමය/ක්‍රම වනුයේ,

- (1) Polymerase Chain Reaction (PCR) ය.
- (2) High Performance Liquid Chromatography (HPLC) ය.
- (3) Ultra-high Pressure Liquid Chromatography (UPLC) ය.
- (4) PCR සහ HPLC යන දෙක ම ය.
- (5) HPLC සහ UPLC යන දෙක ම ය.

34. මෑතක දී විදේශීය පළිබෝධකයකුගේ අවදානම පිළිබඳ ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රජාව දැනුවත් කරන ලදී. මෙම පළිබෝධකයාගේ නම වනුයේ,


- (1) පිටි මකුණා (*Pseudococcidae*) ය.
- (2) කාන්තාර පළඟැටියා (*Schistocerca gregaria*) ය.
- (3) Diamondback සලබයා (*Plutella xylostella*) ය.
- (4) සේනා දළඹුවා (*spodoptera frugiperda*) ය.
- (5) රතු පොල් කුරුමිණියා (*Rhynchophorus ferrugineus*) ය.

35. මන්දගාමී අධිශීතනය කළ ආහාර ද්‍රව්‍යවල,  
 (1) දියර පිටතට කාන්දු වීම නිසා මේද ප්‍රමාණය අඩු වේ.  
 (2) දියර පිටතට කාන්දු වීම නිසා ක්ෂුද්‍ර පෝෂ්‍ය පදාර්ථ ඉවත් විය හැකි ය.  
 (3) හෙමින් සිසිල් වීම නිසා ක්ෂුද්‍ර තන්තු ප්‍රමාණය ඉහළ මට්ටමක පවතී.  
 (4) සිසිල් වීමට ප්‍රමාද වීම නිසා ප්‍රෝටීන අස්වහාවීකරණය සිදු වේ.  
 (5) හෙමින් සිසිල් වීම නිසා ජලය කුඩා අයිස් අංශුවලට මිදීම සිදු වේ.
36. ගෘහස්ථ ශීතකරණයක් තුළ පවත්නා උෂ්ණත්වයේ දී ආහාර විෂ කරන බොහෝ බැක්ටීරියා,  
 (1) විනාශ වේ. (2) බීජාණු සාදයි. (3) අක්‍රීය වේ.  
 (4) වේගයෙන් ගුණනය වේ. (5) ඉතා සෙමින් වර්ධනය වේ.
37. අස්වනු නෙළන අවස්ථාවේ දී මක්කොකා බෝගයේ අස්වනු හානි අඩුකර ගත හැක්කේ,  
 (1) පෙර දිනයේ ක්ෂේත්‍රයට ජලය සැපයීමෙනි.  
 (2) අස්වැන්න නෙළීමෙන් පසු අල සේදීමෙනි.  
 (3) අස්වැන්න නෙළීමට දින දෙකකට පෙර වායව කොටස් ඉවත් කිරීමෙනි.  
 (4) අස්වැන්න නෙළීමට දින 2-3කට පෙර ක්ෂේත්‍රයට වල්නාශක යෙදීමෙනි.  
 (5) අස්වැන්න නෙළීමට දිනකට පෙර ගස් වටා පස ලිහිල් කිරීමෙනි.
38. ඇඹුල් කෙසෙල් අස්වැන්න නෙළීමට සුදුසු ම කාලය වනුයේ පළමු ඇවරිය බිහි වී  
 (1) සති 6 - 7කට පසුව ය. (2) සති 8 - 9කට පසුව ය.  
 (3) සති 10 - 11කට පසුව ය. (4) සති 12 - 13කට පසුව ය.  
 (5) සති 14 - 15කට පසුව ය.
- විවිධ උෂ්ණත්වවල දී ගවයින්ගේ ශක්ති පරිභෝජනය සහ නඩත්තු අවශ්‍යතා අතර සම්බන්ධතාව පහත රූප සටහනෙන් දැක් වේ. ප්‍රශ්න අංක 39 සහ 40ට පිළිතුරු සැපයීමට මෙම රූපසටහන යොදාගන්න.



39. ඉහත රූප සටහනේ, 'L' යන්නෙන් දැක්වෙන්නේ,  
 (1) නිෂ්පාදනය සඳහා ලබා ගත හැකි ශක්ති ප්‍රමාණයයි.  
 (2) දිනක දී සත්වයාගේ ශරීර බර වැඩිවීමේ ප්‍රමාණයයි.  
 (3) යම්කිසි උෂ්ණත්වයක දී ශක්ති ආගන්තුවේ ප්‍රමාණයයි.  
 (4) ශරීර උෂ්ණත්වය පවත්වා ගැනීමට භාවිත කරන ශක්ති ප්‍රමාණයයි.  
 (5) එම උෂ්ණත්වයේ දී සත්වයාට ලබා දිය යුතු ශක්ති ප්‍රමාණයයි.
40. ඉහත රූප සටහනට අනුව ගවයින්ගේ තාප උදාසීන කලාපය වනුයේ,  
 (1) P ය. (2) Q ය. (3) R ය. (4) S ය. (5) T ය.
41. තාප උදාසීන කලාපය තුළ දී, යුරෝපීය ගව වර්ගවලට සාපේක්ෂ ව, ඉන්දියානු ගව වර්ග  
 (1) කෙටි දේහලෝමවලින් යුක්ත වන අතර අඩු කිරි ප්‍රමාණයක් නිපදවයි.  
 (2) අඩු ස්වේද ග්‍රන්ථි සංඛ්‍යාවක් සහිත වන අතර වැඩි කිරි ප්‍රමාණයක් නිපදවයි.  
 (3) හොඳින් වර්ධනය වූ තැල්ලක් සහිත වන අතර ස්වේද ග්‍රන්ථි අඩු සංඛ්‍යාවක් සහිත ය.  
 (4) කිනිකුලු උණට අඩුවෙන් ග්‍රාහීය වන අතර වැඩි කිරි ප්‍රමාණයක් නිපදවයි.  
 (5) කිනිකුලු උණට වැඩියෙන් ග්‍රාහීය වන අතර හොඳින් වර්ධනය වූ පෙකණ් පෙත්තක් සහිත ය.
42. වසු පැටවුන්ගේ අං මොට්ටු ඉවත් කිරීම එම සතුන්ට වයස මාස 2 ක් වීමට පෙර සිදු කළ යුතු වන්නේ,  
 (1) අං ඉස්මතු වීමට පෙර කළ යුතු බැවිනි.  
 (2) අං දැඩි වීමට පෙර කළ යුතු බැවිනි.  
 (3) වැටවල්වල පැටලීමේ අවදානම අවම කිරීමට අවශ්‍ය බැවිනි.  
 (4) අං හිස් කබලට සම්බන්ධ වීමට පෙර කළ යුතු බැවිනි.  
 (5) රංවුවේ අනෙක් සතුන්ට තුවාල සිදුවීමේ අවදානම වළක්වා ගත යුතු බැවිනි.

- ප්‍රශ්න අංක 43ට පිළිතුරු සැපයීම සඳහා දෙනකගේ මද වක්‍රය දැක්වෙන පහත රූපසටහන යොදාගන්න.




43. ඉහත රූප සටහනට අනුව, දෙන මදයට පැමිණෙනු ඇත්තේ,  
 (1) P හිදී ය. (2) Q හිදී ය. (3) R හිදී ය. (4) S හිදී ය. (5) T හිදී ය.

44. මරෙක්ස් එන්නත කුකුළු පැටවුන්ට ලබා දිය යුත්තේ,  
 (1) උපතේ දී ය.  
 (2) වයස සති 3 දී ය.  
 (3) වයස සති 6 දී ය.  
 (4) වයස සති 7 දී ය.  
 (5) වයස සති 13 දී ය.

More Past Papers at [tamilguru.lk](http://tamilguru.lk)


45. ගොවියකු විසින් තම කුකුළු කොටුවේ සිටින කිකිළියන් තමන්ගේ ම බිත්තර කා දමන බව නිරීක්ෂණය කරන ලදී. තව ද, එම සතුන් තුනී කටුවක් සහිත බිත්තර දමන බව ද පෙනී ගියේය. කිකිළියන්ගේ මෙම හැසිරීමට වඩාත් ම ආසන්න හේතුව විය හැක්කේ,  
 (1) ආහාරයේ කැල්සියම් අඩුවීම ය.  
 (2) ආහාරයේ බන්ජ අඩුවීම ය.  
 (3) කුකුළු කොටුව තුළ ගහනය වැඩි වීම ය.  
 (4) කුකුළු කොටුවෙහි ඉහළ උෂ්ණත්වයක් පැවතීම ය.  
 (5) බීම සඳහා ප්‍රමාණවත් ජල සැපයුමක් නොමැති වීම ය.

- පහත රූප සටහනෙහි කිරි ගොවිපලක කෙටි කාලීන පිරිවැය වක්‍ර තුන නිරූපණය කර ඇත. ප්‍රශ්න අංක 46ට පිළිතුරු සැපයීමට මෙම රූප සටහන යොදාගන්න.



46. ඉහත රූප සටහනෙහි A, B හා C වක්‍රවලින් නිරූපණය කරනුයේ පිළිවෙලින්,  
 (1) ආන්තික පිරිවැය, සාමාන්‍ය විචල්‍ය පිරිවැය සහ සාමාන්‍ය ස්ථාවර පිරිවැය වේ.  
 (2) ආන්තික පිරිවැය, සාමාන්‍ය ස්ථාවර පිරිවැය සහ සාමාන්‍ය විචල්‍ය පිරිවැය වේ.  
 (3) ආන්තික පිරිවැය, සාමාන්‍ය මුළු පිරිවැය සහ සාමාන්‍ය විචල්‍ය පිරිවැය වේ.  
 (4) සාමාන්‍ය මුළු පිරිවැය, සාමාන්‍ය ස්ථාවර පිරිවැය සහ සාමාන්‍ය විචල්‍ය පිරිවැය වේ.  
 (5) සාමාන්‍ය ස්ථාවර පිරිවැය, සාමාන්‍ය මුළු පිරිවැය සහ සාමාන්‍ය විචල්‍ය පිරිවැය වේ.

47. කමල් ඔහුගේ පිපාසය සන්සිඳුවා ගැනීම සඳහා සිසිල් බීම වීදුරු කිහිපයක් පානය කරන්නේ නම්, ඔහුගේ සම්පූර්ණ උපයෝගීතාව වඩාත් හොඳින් නිරූපණය වන රූප සටහන වනුයේ,




48. අර්තාපල් වගාව පිළිබඳ ප්‍රකාශ තුනක් පහත දැක් වේ.

- A - අධික වර්ෂාව හේතුවෙන් අර්තාපල් අස්වැන්න විනාශ වේ.
- B - රජය අර්තාපල් සඳහා ආනයන බද්ද අඩු කරයි.
- C - නව බීජ අර්තාපල් ප්‍රභේදයක් ගොවීන්ට හඳුන්වා දෙයි.

ඉහත ප්‍රකාශ තුන මගින් පැහැදිලි වන ව්‍යාපාරයේ බාහිර පරිසර සංරචක අනුපිළිවෙළ වනුයේ,

| A             | B                | C                 |
|---------------|------------------|-------------------|
| (1) ආර්ථික    | දේශපාලන හා තෛතික | සමාජ හා සංස්කෘතික |
| (2) ස්වාභාවික | දේශපාලන හා තෛතික | තාක්ෂණික          |
| (3) ස්වාභාවික | තාක්ෂණික         | සමාජ හා සංස්කෘතික |
| (4) ආර්ථික    | තාක්ෂණික         | සමාජ හා සංස්කෘතික |
| (5) සමාජ      | දේශපාලන හා තෛතික | තාක්ෂණික          |

- උඩරට එළවළු ගොවියකුට තම කෘෂිකාර්මික භූමියේ කැරටි හා ගෝවා වගා කිරීමට අවශ්‍ය විය. පහත දැක්වෙන ප්‍රස්තාරය මගින් කැරටි හා ගෝවා වල සම ආදායම් වක්‍රය සහ නිෂ්පාදන හැකියා වක්‍රය අතර සම්බන්ධතාව නිරූපණය කරයි. ප්‍රශ්න අංක 49ට පිළිතුරු සැපයීමට මෙම ප්‍රස්තාරය යොදාගන්න.



49. ගොවියාට ඉහළ ම ලාභ ලබා ගැනීම සඳහා, කැරටි හා ගෝවා අතර හොඳ ම නිෂ්පාදන සංයෝජනය වනුයේ, පිළිවෙළින්

- (1) කි.ග්‍රෑ. 10 සහ කි.ග්‍රෑ. 12 වේ.
- (2) කි.ග්‍රෑ. 06 සහ කි.ග්‍රෑ. 08 වේ.
- (3) කි.ග්‍රෑ. 12 සහ කි.ග්‍රෑ. 04 වේ.
- (4) කි.ග්‍රෑ. 08 සහ කි.ග්‍රෑ. 06 වේ.
- (5) කි.ග්‍රෑ. 04 සහ කි.ග්‍රෑ. 10 වේ.

50. කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රකාශ තුනක් පහත දැක් වේ.

- A - රසායනික පොහොර භාවිතය අවමයි.
- B - පසේ සාරවත් බව සහ ජෛව විවිධත්වය වැඩි කරයි.
- C - අස්වැන්න උපරිම කිරීමෙන් ගොවීන්ගේ ආදායම වැඩි දියුණු කරයි.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,

- (1) A පමණි.
- (2) B පමණි.
- (3) C පමණි.
- (4) A සහ B පමණි.
- (5) B සහ C පමණි.





**A - කොටස - ව්‍යුහගත රචනා**

**සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු මෙම පත්‍රයේ ම සපයන්න.**  
(එක් එක් ප්‍රශ්නය සඳහා නියමිත ලකුණු ප්‍රමාණය 100 කි.)

මෙම  
කිරුණේ  
සිසිවස්  
නො ලියන්න

1. (A) මෑතක දී සිදු වූ COVID - 19 වසංගතය නිසා ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගැටලු රාශියක් ඇති වී තිබේ. මෙම ගැටලුවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් ප්‍රතිපත්තිමය තීරණ දෙකක් සඳහන් කරන්න.

(i) .....

(ii) .....

(B) සුළඟ, බොහෝ කෘෂිකාර්මික බෝගවල වර්ධක හා ප්‍රජනක අවධීන්හි ක්‍රියාකාරීත්වයට බලපාන වැදගත් දේශගුණික සාධකයකි.

(i) මද සුළඟින් බෝගවලට සිදුවන වාසි දෙකක් ලැයිස්තුගත කරන්න.

(1) .....

(2) .....

(ii) තද සුළඟින් බෝගවලට සිදුවන අවාසි දෙකක් ලැයිස්තුගත කරන්න.

(1) .....

(2) .....

(C) පාංශු සෞඛ්‍යය යනු වර්තමානයේ පස සිය සියලු කාර්යයන් කෙතරම් හොඳින් ඉටු කරනවාද යන්න සහ අනාගත භාවිතය සඳහා එම කාර්යයන් සංරක්ෂණය කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳ තක්සේරුවකි.

(i) නිරෝගී පසක් සෑදීමට උපකාරී වන පාංශු භෞතික ගුණාංග දෙකක් සඳහන් කරන්න.

(1) .....

(2) .....

(ii) යම්කිසි පසක්, නිරෝගී පසක් ලෙස සැලකීමට අත්‍යවශ්‍ය ලක්ෂණ දෙකක් සඳහන් කරන්න.

(1) .....

(2) .....

(D) පසෙහි ආම්ලිකතාව හෝ ක්ෂාරීයතාව, පාංශු ප්‍රතික්‍රියාව ලෙස හැඳින්වේ.

(i) පස ආම්ලික වීමට හේතු දෙකක් සඳහන් කරන්න.

(1) .....

(2) .....

(ii) පොදුවේ සැලකූ විට ආම්ලික පසක සුලබ ව පවතින ලෝහ අයනයක් නම් කරන්න.

.....

(iii) පසෙහි ආම්ලිකතා මට්ටම අඩු කිරීමට භාවිත කළ හැකි ද්‍රව්‍යයක් නම් කරන්න.

.....

(E) තවානක් යනු පැළෑටි ප්‍රචාරණය කර, ඒවා ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු වයස වන තෙක් වර්ධනය වීමට සලස්වන ස්ථානයක් වේ.

(i) ක්ෂේත්‍රයේ ස්ථාපිත කිරීමට පෙර තවානවල පැළ නඩත්තු කිරීමේ වාසි දෙකක් සඳහන් කරන්න.

(1) .....

(2) .....

(ii) තවාන පස් ජීවානුභරණය කිරීමට භාවිත කළ හැකි අඩු වියදම් ක්‍රම දෙකක් සඳහන් කරන්න.

(1) .....

(2) .....

(F) මූල කලාප ගැඹුර 60 cm ක් වන තෝර පරිප්පු බෝගයක්, දෘශ්‍ය ඝනත්වය  $1.2 \text{ gcm}^{-3}$  යුත් පසක වගා කර ඇත. ජල සම්පාදනය කරන අවස්ථාවේ දී එහි පාංශු තෙතමනය 15% කි. ක්ෂේත්‍ර ධාරිතාව අවස්ථාවේ දී එම පසෙහි තෙතමනය 32% ක් නම්, බෝගයේ ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාව ගණනය කරන්න.

.....


.....

.....

.....

.....

(G) බෝග ජල අවශ්‍යතාව, දේශගුණික සාධක, පස් වර්ගය සහ ජල සම්පාදන ජලයේ සුලබතාව අනුව ගොවිහු තම වගාවන්ට ජලය සැපයීම සඳහා විවිධ ජල සම්පාදන ක්‍රම භාවිත කරති. ප්‍රශ්න අංක (i) සිට (iv) දක්වා පිළිතුරු සැපයීමට පහත රූප සටහන් යොදාගන්න.



ඉහත රූප සටහන්වල L, M, N සහ P ලෙස දැක්වෙන ජල සම්පාදන ක්‍රම නම් කරන්න.

- (i) L .....
- (ii) M .....
- (iii) N .....
- (iv) P .....

(H) කෘෂිකාර්මික භූමිවල දුර්වල ජල වහනය කෘෂිකාර්මික ඵලදායිතාව අඩු කරයි. බෝග ක්ෂේත්‍රවල ජලවහනය දුර්වල වීමට ප්‍රධාන හේතු දෙකක් සඳහන් කරන්න.

- (i) .....
- (ii) .....

2. (A) ස්වාභාවික වර්ධක ප්‍රචාරණය සිදුවන්නේ කක්ෂීය අංකුරයක් පාර්ශ්වීය ප්‍රරෝහයක් දක්වා වර්ධනය වී එහි ආගන්තුක මුල් වර්ධනය වීමෙනි. පහත සඳහන් එක් එක් බෝගවල ස්වාභාවික ව හට ගන්නා වර්ධක ප්‍රචාරක ව්‍යුහය නම් කරන්න.

| බෝගය        | ස්වාභාවික වර්ධක ප්‍රචාරක ව්‍යුහයේ නම |
|-------------|--------------------------------------|
| (i) දුඳු    | .....                                |
| (ii) මිංචි  | .....                                |
| (iii) ඉඟුරු | .....                                |

(B) බීජ සුළුතාව යනු නුසුදුසු පාරිසරික තත්ත්වයන් තුළ බීජ ප්‍රරෝහණය වීම වළක්වන පරිණාමීය අනුවර්තනයකි.


පහත සඳහන් බෝගවල බීජ සුළුතාව ඉවත් කිරීම සඳහා සුදුසු බීජ ප්‍රතිකාර ක්‍රමයක් බැගින් සඳහන් කරන්න.

**බෝගය**

**බීජ ප්‍රතිකාර ක්‍රමය**

- (i) දඹල .....
- (ii) අඹ .....
- (iii) තේක්ක .....

(C) පටක රෝපණ විද්‍යාගාරයක දළ රූප සටහනක් පහත දැක් වේ. ප්‍රශ්න අංක (i) සිට (iv) ට පිළිතුරු සැපයීමට මෙම රූප සටහන යොදා ගන්න.



ඉහත රූපසටහනේ P, Q, R සහ S ලෙස දැක්වෙන ස්ථාන නම් කරන්න.

- (i) P .....
- (ii) Q .....
- (iii) R .....
- (iv) S .....

(D) පොහොර යෙදීමෙන් බෝගයට මෙන් ම පරිසරයට ද හිතකර සහ අහිතකර බලපෑම් ඇති වේ.

- (i) රසායනික පොහොර **අහිසි** ලෙස භාවිත කිරීම නිසා බෝගවලට ඇතිවන අහිතකර බලපෑම් **දෙකක්** සඳහන් කරන්න.
  - (1) .....
  - (2) .....
- (ii) රසායනික පොහොර **අහිසි** ලෙස භාවිත කිරීම නිසා පරිසරයට ඇතිවන අහිතකර බලපෑම් **දෙකක්** සඳහන් කරන්න.
  - (1) .....
  - (2) .....
- (iii) පොහොර භාවිත කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා අනුගමනය කළ හැකි පිළිවෙත් **දෙකක්** සඳහන් කරන්න.
  - (1) .....
  - (2) .....

මෙම  
පිරවීමේ  
සටහන  
මෙහි ලියා ඇත

(E) ක්ෂේත්‍ර තුනක් ඇති වාණිජ ගොවියකු එම ක්ෂේත්‍ර තුනෙහි ම එකම අර්තාපල් ප්‍රභේදය වගා කළ අතර, පැළ අතර පරතරය හැර අනෙක් සියලු ම තත්ත්ව බොහෝ දුරට සමාන ව ක්ෂේත්‍ර තුනට ම ලබා දී තිබේ. බෝගය පරිණත වීමට ආසන්න ව ඔහු එක් එක් ක්ෂේත්‍රයෙන් අහඹු ලෙස ආසන්න වශයෙන් වර්ග මීටරයක පමණ ප්‍රමාණයක සිටුරැස්සක ඇති මුළු පත්‍ර ප්‍රමාණය මැනීය. ඉන්පසු ඔහු එක් එක් ක්ෂේත්‍රයේ අස්වැන්න නෙළා මැන බැලීය. එම දත්ත පහත දැක් වේ.

| ක්ෂේත්‍රය | සිටුරැස්සේ ක්ෂේත්‍රඵලය (m <sup>2</sup> ) | සිටුරැස්ස තුළ තිබූ මුළු පත්‍ර ක්ෂේත්‍රඵලය (m <sup>2</sup> ) | අර්තාපල් අස්වැන්න (kg/ha) |
|-----------|--|---|---------------------------|
| P         | 1.2                                      | 2.88  | 12 500                    |
| Q         | 1.8                                      | 11.52   | 17 250                    |
| R         | 1.3                                      | 5.85  | 32 750                    |

(i) එක් එක් ක්ෂේත්‍රයක පත්‍ර ක්ෂේත්‍රඵල දර්ශකය (LAI) ගණනය කරන්න.

(1) P ක්ෂේත්‍රය

.....

.....

.....

.....

(2) Q ක්ෂේත්‍රය

.....

.....

.....

.....

(3) R ක්ෂේත්‍රය

.....

.....

.....

.....

(ii) 'R' ක්ෂේත්‍රය ඉහළ ම අස්වැන්නක් ලබා දීමට හේතුව සඳහන් කරන්න.

.....

.....

.....

.....

(F) වෛද්‍ය පර්යේෂණ ආයතනයට අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 18% ක් පමණ ගලගණ්ඩ තත්ත්වයෙන් පීඩා විඳිති.

(i) ගලගණ්ඩයට ප්‍රධාන හේතුව කුමක්ද?

.....

.....

.....

(ii) ගලගණ්ඩය සෑදීම වැළැක්විය හැකි ආහාර ද්‍රව්‍ය දෙකක් නම් කරන්න.

(1) .....

(2) .....



(G) වරණය, පැරණිත ම ශාක අභිජනන ක්‍රමය ලෙස සැලකේ. නුමුහුම් පෙළ වරණය සහ සමූහ වරණය අතර ප්‍රධාන වෙනස්කම් දෙකක් සඳහන් කරන්න.

(i) .....

(ii) .....

3. (A) බ්‍රොයිලර් මස් නිෂ්පාදනයේ දී සතුන්ගේ සාමාන්‍ය වර්ධනය හා ආහාර පරිවර්තන අනුපාත (FCR) සඳහා සාමාන්‍ය අගයන් පහත දැක් වේ.

| සතුන්ගේ වයස (දින) | සතුන්ගේ බර (g) | FCR  |
|-------------------|----------------|------|
| 0 - 21            | 900 g          | 1.42 |
| 21 - 43           | 2 300 g        | 1.85 |

(i) එක් සතෙකුට අවශ්‍ය වන බ්‍රොයිලර් ආරම්භක සලාකයේ අවශ්‍යතාව ගණනය කරන්න.

.....  
 .....  
 .....

(ii) එක් සතෙකුට අවශ්‍ය වන බ්‍රොයිලර් අවසන් සලාකයේ අවශ්‍යතාව ගණනය කරන්න.

.....  
 .....  
 .....

(iii) ගොවිපොළොහි ආහාර අපතේ යෑම 10% ක් නම්, සතුන් 100 ක් සිටින ගොවිපොළකට මිල දී ගැනීමට අවශ්‍ය මුළු බ්‍රොයිලර් ආරම්භක සහ බ්‍රොයිලර් අවසන් සලාක ප්‍රමාණ ගණනය කරන්න.

(1) ආරම්භක සලාක ප්‍රමාණය (කි.ග්‍රෑ.)

.....  
 .....  
 .....

(2) අවසන් සලාක ප්‍රමාණය (කි.ග්‍රෑ.)

.....  
 .....  
 .....

(B) කුකුළු පාලනය යනු ශ්‍රී ලංකාවේ බහුල ව භාවිත වන සත්ත්ව පාලන ආකාරයකි.

(i) ඝන ආස්තරණ කුකුළු නිවාසවල යොදාගන්නා හොඳ ආස්තරනයක තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ දෙකක් ලැයිස්තුගත කරන්න.

(1) .....

(2) .....

(ii) සුක්ෂම කුකුළු පාලනයේ ප්‍රධාන වාසි දෙකක් සඳහන් කරන්න.

(1) .....

(2) .....

මෙම  
කිරීමේ  
කිසිවක්  
නො වියන්න

(C) කෘත්‍රීම සිංචනය (AI) යනු පිරිමි සතෙකුගෙන් ලබාගත් ශුක්‍රාණු සෛල, ගැහැණු සතාගේ ප්‍රජනක පද්ධතිය තුළ තැන්පත් කිරීමේ ක්‍රියාවලියයි.

(i) සිංචනය කිරීමට පෙර එකතු කරන ලද ශුක්‍රාණු තරලය තනුක කිරීමේ වැදගත්කම සඳහන් කරන්න.

.....

(ii) ශුක්‍ර තරලය තනුක කිරීම සඳහා යොදා ගන්නා මාධ්‍යයක් නම් කරන්න.

.....

(iii) දෙනුන් කෘත්‍රීම ව සිංචනය කිරීම සඳහා භාවිත කරන ක්‍රමය කුමක්ද?

.....

(D) පශු සම්පත් ඵලදායීතාව වැඩි දියුණු කිරීම සඳහා දෙමුහුම් අභිජනනය භාවිත කරයි. පහත දැක්වෙන එක් එක් කෘෂි දේශගුණික කලාප සඳහා දේශීය ගවයන් සමග දෙමුහුම් අභිජනනයේ දී යොදා ගැනීමට නිර්දේශිත ගව වර්ගය බැගින් සඳහන් කරන්න.

**කෘෂි දේශගුණික කලාපය**

**දෙමුහුම් අභිජනනය සඳහා නිර්දේශිත ගව වර්ගය**

(i) වියළි කලාපය

.....

(ii) උඩරට

.....

(iii) පහතරට තෙත් කලාපය

.....


(E) ශාක ප්‍රචාරණය කිරීමට පහසුකම් සපයන ව්‍යුහයන් ප්‍රචාරණ ව්‍යුහයන් ලෙස හැඳින්වේ. බෝග නිෂ්පාදනයේ තාවකාලික ප්‍රචාරණ ව්‍යුහයන් භාවිත කරන අවස්ථා දෙකක් සඳහන් කරන්න.

(i) .....

(ii) .....

(F) විවල මිලට සාපේක්ෂ ව ඉල්ලුම හා සැපයුම පහත ප්‍රස්තාරයෙන් දැක් වේ.

ප්‍රශ්න අංක (i) සිට (iv) දක්වා පිළිතුරු සැපයීම සඳහා මෙම ප්‍රස්තාරය යොදාගන්න.



(i) පූර්ණ තරඟකාරී වෙළෙඳපොළ තත්ත්ව යටතේ විවල සමතුලිත මිල සහ සමතුලිත ප්‍රමාණය කුමක්ද?

(1) සමතුලිත මිල .....

(2) සමතුලිත ප්‍රමාණය .....

(ii) වි කිලෝග්‍රෑමයකට රුපියල් 50 ක සහතික මිලක් රජය විසින් පනවනු ලැබුවහොත් විවල ඉල්ලුම හා සැපයුම කුමක් වේද?

(1) ඉල්ලුම .....

(2) සැපයුම .....

(iii) ඉහත (ii) හි සඳහන් තත්ත්වය යටතේ රජයේ කාර්යභාරය කුමක් විය යුතු ද?

.....

(iv) වී වගාව සඳහා පොහොර සහනාධාර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරන්නේ නම්, එය ඉල්ලුම් හා සැපයුම් වක්‍රවලට බලපාන්නේ කෙසේද?

(1) ඉල්ලුම් වක්‍රය කෙරෙහි බලපෑම .....

(2) සැපයුම් වක්‍රය කෙරෙහි බලපෑම .....

(G) කෘෂිකාර්මික නිෂ්පාදන, නිෂ්පාදකයාගෙන් පාරිභෝගිකයාට ලබා දීම සඳහා විවිධ දාම ක්‍රියාත්මක වේ.

(i) සැපයුම් දාමය සහ අගය දාමය අතර ඇති ප්‍රධාන වෙනස සඳහන් කරන්න.

.....  
.....

(ii) අගය දාමයේ ප්‍රධාන වාසි දෙකක් සඳහන් කරන්න.

(1) .....

(2) .....


100

4. (A) වගා කළ හැකි ඉඩම් හිඟවීම නිසා ප්‍රධාන වශයෙන් නාගරික ගොවිතැන ජනප්‍රිය වෙමින් පවතී. නාගරික කෘෂිකර්මාන්තයේ දී සහ මාධ්‍ය නිර්පාංග වගා ක්‍රම භාවිත කිරීමේ ප්‍රධාන වාසි දෙකක් සඳහන් කරන්න.

(i) .....

(ii) .....

(B) කෘමීන්ට විවිධාකාර ආහාර ගැනීමේ ආකාරයන්ට අනුවර්තනය වූ මුඛ උපාංග පරාසයක් ඇත. ප්‍රශ්න අංක (i) සිට (iii) ට පිළිතුරු සැපයීම සඳහා පහත දක්වා ඇති කෘමීන්ගේ මුඛ උපාංගවල දර්ශීය රූප සටහන යොදාගන්න.



ඉහත රූප සටහනේ P, Q සහ R ලෙස දක්වා ඇති මුඛ උපාංග නම් කර එම එක් එක් මුඛ උපාංගයක ප්‍රධාන කාර්යය සඳහන් කරන්න.

මුඛ උපාංගයේ නම

ප්‍රධාන කාර්යය

(i) P .....

(ii) Q .....

(iii) R .....

(C) ආගන්තුක ආක්‍රමණශීලී වල් පැළෑටි යනු යම් පරිසර පද්ධතියකට ජන්මීය නොවන ශාක වන අතර ඒවා බෝග සමග තරඟකර ආර්ථික හානි සිදු කරයි.

(i) ජන්මීය නොවන පරිසරවල පැවැත්ම සඳහා ආගන්තුක ආක්‍රමණශීලී වල්පැළෑටි දක්වන ප්‍රධාන අනුවර්තන දෙකක් සඳහන් කරන්න.

(1) .....

(2) .....

(ii) ශ්‍රී ලංකාවේ සුලභ ව දක්නට ලැබෙන ආගන්තුක ආක්‍රමණශීලී වල්පැළෑටියක් නම් කරන්න.

.....

(D) රෝග ත්‍රිකෝණය යනු ශාක ව්‍යාධි විද්‍යාවේ භාවිත වන වැදගත් සංකල්පීය ආකෘතියකි.

(i) රෝග ත්‍රිකෝණයේ සංඝටක තුන ලැයිස්තුගත කරන්න.

- (1) .....
- (2) .....
- (3) .....

(ii) වසංගත විද්‍යාවේදී රෝග ත්‍රිකෝණයේ ප්‍රධාන භාවිතයක් සඳහන් කරන්න.

(E) සාමාන්‍යයෙන්, පලතුරු ආහාරයට ගැනීමෙන් නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩු වන බව විශ්වාස කෙරේ.

(i) ඉදිමේ රටාව අනුව පලතුරු වර්ගීකරණය කරනු ලබන ප්‍රධාන ආකාර දෙක ලැයිස්තුගත කරන්න.

- (1) .....
- (2) .....

(ii) පිෂ්ඨය නොවන සංචිත ඇති පලතුරු දෙකක් ලැයිස්තුගත කරන්න.

- (1) .....
- (2) .....

(F) ඒකබෝග වගාව සහ බහු බෝග වගාව යනු සුලබ වගා පද්ධති දෙකකි.

(i) ඒක බෝග වගා පද්ධතිවල ප්‍රධාන අවාසි දෙකක් සඳහන් කරන්න.

- (1) .....
- (2) .....

(ii) බහු බෝග වගා පද්ධතිවල එක් ප්‍රධාන වාසියක් සඳහන් කරන්න.

(iii) බහු බෝග වගා පද්ධති ආකාර දෙකක් සඳහන් කරන්න.

- (1) .....
- (2) .....

(G) ආරක්ෂිත ආම්පන්න පැළඳ නොගෙන කෘෂිකාර්මික ගොවිපොළවල සේවය කරන අයට බොහෝ දුෂ්කරතා හා රෝග තත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකි ය.

(i) ශ්‍රී ලංකාවේ කුඹුරුවල වැඩ කරන ගොවීන්ට ආසාදනය විය හැකි, සතුන්ගෙන් බෝවන සුලබ රෝගයක් නම් කරන්න.

(ii) සහල් පිටි ඇසුරුම් කරන පුද්ගලයකු අධිශ්බ ව සහල් පිටි ආශ්වාස කිරීමෙන් ඇතිවන බලපෑමක් සඳහන් කරන්න.

(H) දේශගුණික විපර්යාස නිසා ආහාර සුලබතාව බිඳ වැටීම, ආහාර ලබා ගැනීමට ඇති හැකියාව අඩුවීම හා ආහාරවල ගුණාත්මයට බලපෑම ඇති විය හැකි ය. කෘෂිකාර්මික ඵලදායිතාවට දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම අවම කිරීම සඳහා ක්‍රම දෙකක් සඳහන් කරන්න.

- (i) .....
- (ii) .....

\* \*



**නව නිර්දේශය / புதிய பாடத்திட்டம் / New Syllabus**

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  
 இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்  
 Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka  
 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  
 இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்  
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka



**අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2020**  
**கல்விப் பொதுத் தராதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2020**  
**General Certificate of Education (Adv. Level) Examination, 2020**

|                      |           |
|----------------------|-----------|
| <b>කෘෂි විද්‍යාව</b> | <b>II</b> |
| விவசாய விஞ்ஞானம்     | II        |
| Agricultural Science | II        |



**B කොටස - රචනා**

**උපදෙස් :**

- \* ප්‍රශ්න හතරකට පමණක් පිළිතුරු සපයන්න.
- \* අවශ්‍ය තැනහි දී නම් කරන ලද පැහැදිලි රූපසටහන් දෙන්න.
- (එක් එක් ප්‍රශ්නය සඳහා නියමිත ලකුණු ප්‍රමාණය 150 කි.)

5. (i) සංරක්ෂණ ගොවිතැනේ විවිධ උප පද්ධති විස්තර කරන්න.
- (ii) ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට වැවිලි අංශයෙන් ඇති වන ධනාත්මක හා ඍණාත්මක බලපෑම් විස්තර කරන්න.
- (iii) ආහාරවල අඩංගු වන්නා වූ, මානව පෝෂණයේ දී වැදගත් වන පෝෂක **තොට** සංරචක විස්තර කරන්න.
  
6. (i) ශ්‍රී ලංකාවේ මෝසම් වැසි ආරම්භ වීම සඳහා අන්තර්-නිවර්තන අභිසාරී කලාපය මගින් ලබාදෙන දායකත්වය විස්තර කරන්න.
- (ii) ශාකවල ශ්වසනය සඳහා බාහිර සාධකවල බලපෑම පැහැදිලි කරන්න.
- (iii) ඉක්මනින් නරක් වන සුළු ආහාර ප්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවිකරණය අතරතුර සිදු විය හැකි පසු අස්වනු හානි අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග විස්තර කරන්න.
  
7. (i) ශ්‍රී ලංකාවේ සහතික කළ බීජවල පවත්වා ගතයුතු සම්මත පිරිවිතර පැහැදිලි කරන්න.
- (ii) විවිධ වර්ගයේ ගව නිවාස, ඒවායේ ප්‍රධාන වාසි සහ අවාසි සමඟ විස්තර කරන්න.
- (iii) කෘෂිකාර්මික ඉඩම්වල භූගත ජලය පුනරාරෝපණය කිරීම සඳහා භාවිත කරන ක්‍රම විස්තර කරන්න.
  
8. (i) බෝග වගාව කෙරෙහි ප්‍රධාන පාංශු සංඝටකවල බලපෑම විස්තර කරන්න.
- (ii) ආරක්ෂිත ව්‍යුහයන්හි බෝග වගා කිරීමේ දී ගොවීන් මුහුණ දෙන ගැටලු හා එම ගැටලු අවම කළ හැකි ක්‍රියාමාර්ග විස්තර කරන්න.
- (iii) රැක්කවීම සඳහා තෝරාගත් බිත්තරයක තිබිය යුතු බාහිර හා අභ්‍යන්තර ලක්ෂණ විස්තර කරන්න.
  
9. (i) පළිබෝධ ගහණ ඝනත්වයට බලපාන සාධක විස්තර කරන්න.
- (ii) බෝග ක්ෂේත්‍රවලට පොහොර යෙදීමේ 4R සංකල්පය විස්තර කරන්න.
- (iii) අලෙවිකරණ සැලැස්ම, ඕනෑම ව්‍යාපාර සැලැස්මක අනිවාර්ය අංගයකි. අලෙවිකරණ සැලැස්මක ප්‍රධාන කොටස්, ඒවායේ වැදගත්කම සමඟ විස්තර කරන්න.

10. (i) කෘෂිකාර්මික ක්ෂේත්‍රවල කෘතීන් නොවන පළිබෝධකයන් පාලනය කිරීමේ ක්‍රම විස්තර කරන්න.
- (ii) ප්‍රධාන බෝග ස්ථාපන ක්‍රම දෙක, ඒවායේ වැදගත්කම සඳහන් කරමින් පැහැදිලි කරන්න.
- (iii) පහත වගුව සම්පූර්ණ කර ආන්තික පිරිවැය, සාමාන්‍ය මුළු පිරිවැය, සාමාන්‍ය විවලය පිරිවැය සහ සාමාන්‍ය ස්ථාවර පිරිවැය වකු, ලබා දී ඇති ප්‍රස්ථාර කඩදාසිය මත ඇඳ නම් කරන්න.

| නිෂ්පාදන ඒකක | මුළු ස්ථාවර පිරිවැය | මුළු විවලය පිරිවැය | සාමාන්‍ය ස්ථාවර පිරිවැය | සාමාන්‍ය විවලය පිරිවැය | මුළු පිරිවැය | සාමාන්‍ය මුළු පිරිවැය | ආන්තික පිරිවැය |
|--------------|---------------------|--------------------|-------------------------|------------------------|--------------|-----------------------|----------------|
| 1            | 20                  | 10                 |                         |                        |              |                       |                |
| 2            | 20                  | 20                 |                         |                        |              |                       |                |
| 3            | 20                  | 25                 |                         |                        |              |                       |                |
| 4            | 20                  | 28                 |                         |                        |              |                       |                |
| 5            | 20                  | 30                 |                         |                        |              |                       |                |
| 6            | 20                  | 52                 |                         |                        |              |                       |                |
| 7            | 20                  | 85                 |                         |                        |              |                       |                |
| 8            | 20                  | 120                |                         |                        |              |                       |                |
| 9            | 20                  | 230                |                         |                        |              |                       |                |
| 10           | 20                  | 410                |                         |                        |              |                       |                |

\*\*\*

More Past Papers at  
[tamilguru.lk](http://tamilguru.lk)

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  
 இலங்கைப் பரீட்சைத் திணைக்களம்

අ.පො.ස. (උ.පෙළ) විභාගය - 2020

නව නිර්දේශය/ புதிய பாடத்திட்டம்

විෂය අංකය  
 பாட இலக்கம்

08

විෂයය  
 பாடம்

කෘෂි විද්‍යාව (නව)

ලකුණු දීමේ පටිපාටිය  
 I පත්‍රය

| ප්‍රශ්න අංකය<br>විනා<br>இல. | පිළිතුරු<br>අංකය<br>விடை<br>இல. | ප්‍රශ්න අංකය<br>විනා<br>இல. | පිළිතුරු<br>අංකය<br>விடை<br>இல. | ප්‍රශ්න අංකය<br>විනා<br>இல. | පිළිතුරු<br>අංකය<br>விடை<br>இல. | ප්‍රශ්න අංකය<br>විනා<br>இல. | පිළිතුරු<br>අංකය<br>விடை<br>இல. | ප්‍රශ්න අංකය<br>විනා<br>இல. | පිළිතුරු<br>අංකය<br>விடை<br>இல. |
|-----------------------------|---------------------------------|-----------------------------|---------------------------------|-----------------------------|---------------------------------|-----------------------------|---------------------------------|-----------------------------|---------------------------------|
| 01.                         | 5                               | 11.                         | 3                               | 21.                         | 4                               | 31.                         | 4                               | 41.                         | 1                               |
| 02.                         | 2                               | 12.                         | 2                               | 22.                         | 1                               | 32.                         | 4                               | 42.                         | 4                               |
| 03.                         | 5                               | 13.                         | 5                               | 23.                         | 3                               | 33.                         | 1                               | 43.                         | 4                               |
| 04.                         | 3                               | 14.                         | 4                               | 24.                         | 4                               | 34.                         | 2                               | 44.                         | 1                               |
| 05.                         | 1                               | 15.                         | 1                               | 25.                         | 4                               | 35.                         | 2                               | 45.                         | 1                               |
| 06.                         | 4                               | 16.                         | 4                               | 26.                         | 1                               | 36.                         | 5                               | 46.                         | 1                               |
| 07.                         | 3                               | 17.                         | 2                               | 27.                         | 1/4                             | 37.                         | 1                               | 47.                         | 3                               |
| 08.                         | 1                               | 18.                         | 2                               | 28.                         | 5                               | 38.                         | 4                               | 48.                         | 2                               |
| 09.                         | 5                               | 19.                         | 3                               | 29.                         | 2                               | 39.                         | 1                               | 49.                         | 2                               |
| 10.                         | 1                               | 20.                         | 4                               | 30.                         | 5                               | 40.                         | 3                               | 50.                         | 2                               |

❖ විශේෂ උපදෙස්/ விசேட அறிவுறுத்தல் :

එක් පිළිතුරකට/ ஒரு சரியான விடைக்கு ලකුණු 01 බැගින්/புள்ளி வீதம்  
 இரண்டு ලකුණු/மொத்தப் புள்ளிகள் 1× 50 = 50

| A - කොටස - ව්‍යුහගත රචනා   |   | මෙහි<br>මාරු<br>කිරීමක්<br>නොලැබේ |
|--|---|-----------------------------------|
| සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු මෙම පත්‍රයේ ම සපයන්න.<br>(එක් එක් ප්‍රශ්නය සඳහා නියමිත ලකුණු ප්‍රමාණය 100 කි.)   |   |                                   |
| I. (A) මෑතක දී සිදු වූ COVID - 19 වසංගතය නිසා ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගැටලු රාශියක් ඇති වී තිබේ. මෙම ගැටලුවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් ප්‍රතිපත්තිමය තීරණ දෙකක් සඳහන් කරන්න. |   |                                   |
| (i)  | ගෙවතු වගාව නගා සිටුවීම සඳහා උදව් දීම, කෘෂි නිෂ්පාදන ජංගම බෙදා හැරීම   | (04)                              |
| (ii)   | කෘෂි කර්මාන්තය සඳහා (සෞඛ්‍ය නීති) බාධාවක් නොමැති වීම, මිල පාලනය කිරීම   | (04)                              |
| (B) පුළුග, බොහෝ කෘෂිකාර්මික බෝගවල වර්ධක හා ප්‍රජනක අවධිත්ති ක්‍රියාකාරීත්වයට බලපාන වැදගත් දේශගුණික සාධකයකි.  |   |                                   |
| (i) මද පුළුගින් බෝගවලට සිදුවන වාසි දෙකක් ලැයිස්තුගත කරන්න.   |   |                                   |
| (1)  | පරාගනය පහසු වීම, ප්‍රභාසංස්ලේෂණය වැඩි වීම   | (04)                              |
| (2)  | උත්ස්වේදනය, නිසා, ජලය, හා ඛනිජ අවශෝෂණය වැඩි වීම   | (04)                              |
| (ii) තද පුළුගින් බෝගවලට සිදුවන අවාසි දෙකක් ලැයිස්තුගත කරන්න.   |   |                                   |
| (1)  | පත්‍ර විනාශ වීම මගින් ප්‍රභාසංස්ලේෂණය අඩු වීම, මල් හා ගෙඩි වැටීම  | (04)                              |
| (2)  | රෝග හා පළිබෝධ හානි වැඩි වීම, පරාගනයට බාධා සිදුවීම   | (04)                              |
| (C) පාංශු සෞඛ්‍යය යනු වර්තමානයේ පස සිය සියලු කාර්යයන් කෙතරම් හොඳින් ඉටු කරනවාද යන්න සහ අනාගත භාවිතය සඳහා එම කාර්යයන් සංරක්ෂණය කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳ තක්සේරුවකි.                       |   |                                   |
| (i) නිරෝගී පසක් සෑදීමට උපකාරී වන පාංශු භෞතික ගුණාංග දෙකක් සඳහන් කරන්න.   |   |                                   |
| (1)  | පාංශු ව්‍යුහය, පාංශු තෙතමනය, පාංශු වයනය   | (04)                              |
| (2)  | සවිචරකාවය / වාතනය   | (04)                              |
| (ii) යම්කිසි පසක්, නිරෝගී පසක් ලෙස සැලකීමට අත්‍යවශ්‍ය ලක්ෂණ දෙකක් සඳහන් කරන්න.   |   |                                   |
| (1)  | කාබනික ද්‍රව්‍ය ප්‍රතිශතය ඉහළ වීම, වාතනය හොඳින් සිදුවීම, මනා ජල වහනය,   | (04)                              |
| (2)  | හොඳින් සංවර්ධනය වූ පාංශු ව්‍යුහයක් පැවතීම   | (04)                              |
| (D) පසෙහි ආම්ලිකතාව හෝ ක්ෂාරීයතාව, පාංශු ප්‍රතික්‍රියාව ලෙස හැඳින්වේ.  |   |                                   |
| (i) පස ආම්ලික වීමට හේතු දෙකක් සඳහන් කරන්න.   |   |                                   |
| (1)  | අධික වර්ෂාපතනය, පසේ ඇති Ca, Mg, Na, K වැනි ලවණ ක්ෂරණය වීම   | (04)                              |
| (2)  | (NH <sub>4</sub> ) <sub>2</sub> SO <sub>4</sub> වැනි ආම්ලික පොහොර නිකර භාවිතය, අම්ල වැසි ඇතිවීම, පසට Al <sup>3+</sup> හා Fe <sup>2+</sup> එකතු වීම, කාබනික ද්‍රව්‍ය විශෝජන වේගය අඩුවීම නිසා අම්ල ඇතිවීම | (04)                              |
| (ii) පොදුවේ සැලකූ විට ආම්ලික පසක සුලබ ව පවතින ලෝහ අයනයක් නම් කරන්න.  |   |                                   |
|  | Al <sup>3+</sup> , Fe <sup>2+</sup> , Mn <sup>2+</sup>  | (04)                              |
| (iii) පසෙහි ආම්ලිකතා මට්ටම අඩු කිරීමට භාවිත කළ හැකි ද්‍රව්‍යයක් නම් කරන්න.   |   |                                   |
|  | හුණු (CaCO <sub>3</sub> ), අළුහුණු / පිලිස්සු හුණු, (CaO), දියගැසු හුණු (Ca(OH) <sub>2</sub> ), ඩොලමයිට් (CaCO <sub>3</sub> .MgCO <sub>3</sub> )  | (04)                              |
| (E) තවානක් යනු පැළෑටි ප්‍රචාරණය කර, ඒවා ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු වයස වන තෙක් වර්ධනය වීමට සලස්වන ස්ථානයක් වේ.   |   |                                   |
| (i) ක්ෂේත්‍රයේ ස්ථාපිත කිරීමට පෙර තවානවල පැළ නඩත්තු කිරීමේ වාසි දෙකක් සඳහන් කරන්න.   |   |                                   |
| (1)  | ඒකාකාර වගාවක් ලබා ගත හැකිවීම, විශේෂ අවධානයක් යොමු කළ හැකි වීම, ක්ෂේත්‍රයේ පවතින කාලය අඩු කර ගත හැකිවීම, නිරෝගී පැළ කෝරා ගත හැකි වීම, වගා කන්න දෙකක් (2අතර, පරතරය, අඩුතර, ගත හැකි වීම)                   | (04)                              |
| (2)  |   | (04)                              |
| (ii) තවාන පස් ජීවානුහරණය කිරීමට භාවිත කළ හැකි අඩු වියදම් ක්‍රම දෙකක් සඳහන් කරන්න.  |   |                                   |
| (1)  | පිලිස්සීම, උණු ජල ප්‍රතිකාරකය, සූර්යය තාප ක්‍රමය  | (04)                              |
| (2)  | (පස සකස් කර තෙමා පොලිතිනයකින් ආවරණය කර සූර්යයාලෝකයට නිරාවරණය කිරීම)   | (04)                              |

මෙහි  
විස්තර  
සිසුවන්  
හතර දෙනෙක්

(F) මූල කලාප ගැඹුර 60 cm ක් වන තෙර පරිපූර්ණ බෝගයක්, දෘශ්‍ය ඝනත්වය  $1.2 \text{ gcm}^{-3}$  යුත් පසක වගා කර ඇත. ජල සම්පාදනය කරන අවස්ථාවේ දී එහි පාංශු තෙතමනය 15% කි. ක්ෂේත්‍ර ධාරිතාව අවස්ථාවේ දී එම පසෙහි තෙතමනය 32% ක් නම්, බෝගයේ ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාව ගණනය කරන්න.

හිඟ ජල ප්‍රතිශතය =  $32\% - 15\% = 17\%$

(02)


ශුද්ධ ජල අවශ්‍යතාවය =  $\frac{17}{100} \times 60 \times 1.2$

(02)

ශුද්ධ ජල අවශ්‍යතාවය = 12.24 cm

(02)

(G) බෝග ජල අවශ්‍යතාව, දේශගුණික සාධක, පස් වර්ගය සහ ජල සම්පාදන ජලයේ සුලබතාව අනුව ගොවිභූ කම් වගාවන්ට ජලය සැපයීම සඳහා විවිධ ජල සම්පාදන ක්‍රම භාවිත කරයි. ප්‍රශ්න අංක (i) සිට (iv) දක්වා පිළිතුරු සැපයීමට පහත රූප සටහන් යොදාගන්න.



ඉහත රූප සටහන්වල L, M, N සහ P ලෙස දැක්වෙන ජල සම්පාදන ක්‍රම හඹි කරන්න.

- (i) L කළගෙඩි / බදුන් ජල සම්පාදනය
- (ii) M විසිර ජල සම්පාදනය
- (iii) N ඇලි හා වැටි ජල සම්පාදනය
- (iv) P බේසම් ජල සම්පාදනය

(03)  
(03)  
(03)  
(03)

(H) කෘෂිකාර්මික භූමිවල දුර්වල ජල වහනය කෘෂිකාර්මික එලදායීතාව අඩු කරයි. බෝග ක්ෂේත්‍රවල ජලවහනය දුර්වල වීමට ප්‍රධාන හේතු දෙකක් සඳහන් කරන්න.

- (i) පාංශු සුසංහනය, භූගත ජල මට්ටම ඉහළින් පිහිටීම, පහත් බිම්වල නිතර ජලය රැස් වීම (05)
- (ii) එකම ගැඹුරට අඛණ්ඩව සීසෑම නිසා පස තද වීම (Hard pans) (05)

100

2. (A) ස්වාභාවික වර්ධක ප්‍රචාරණය සිදුවන්නේ කක්ෂීය අංකුරයක් පාර්ශ්වීය ප්‍රරෝහයක් දක්වා වර්ධනය වී එහි ආගන්තුක මුල් වර්ධනය වීමෙනි.

පහත සඳහන් එක් එක් බෝගවල ස්වාභාවික ව හට ගන්නා වර්ධක ප්‍රචාරක ව්‍යුහය හඹි කරන්න.

- |             |                                      |      |
|-------------|--------------------------------------|------|
| බෝගය        | ස්වාභාවික වර්ධක ප්‍රචාරක ව්‍යුහයේ නම |      |
| (i) මුහු    | බල්බ                                 | (04) |
| (ii) මිංචි  | ධාවක                                 | (04) |
| (iii) ඉඟුරු | රෙරසෝම                               | (04) |

[හතරවැනි පිටුව බලන්න

AL/ZUZU/00/11(INE.VV)


මෙම පිටුවේ සිටින සෑම ප්‍රශ්නයක් වලටත්

(B) බිජු සුළුතරයට යනු නුසුදුසු පාරිසරික තත්ත්වයන් තුළ බිජු ප්‍රයෝජනය වීම වළක්වන පරිණාමීය අනුවර්තනයකි.

පහත සඳහන් බෝගවල බිජු සුළුතරය ඉවත් කිරීම සඳහා පුදුසු බිජු ප්‍රතිකාර ක්‍රමයක් බැඳින් සඳහන් කරන්න.

| බෝගය        | බිජු ප්‍රතිකාර ක්‍රමය               |      |
|-------------|-------------------------------------|------|
| (i) දඹුලු   | බිජු ආවරණය පඳු කිරීම / සිරීම .....  | (04) |
| (ii) අඹ     | බිජු ආවරණය කැපීම / ඉවත් කිරීම ..... | (04) |
| (iii) තේක්ක | බිජු ආවරණය පිළිස්සීම .....          | (04) |

(C) පටක රෝපණ විද්‍යාගාරයක දළ රූප සටහනක් පහත දැක් වේ. ප්‍රශ්න ආක (i) සිට (iv) ට පිළිතුරු සැපයීමට මෙම රූප සටහන යොදා ගන්න.



- ඉහත රූපසටහනේ P, Q, R සහ S ලෙස දැක්වෙන ස්ථාන නම් කරන්න.
- (i) P රෝපණ කාමරය ..... (04)
  - (ii) Q සේදීමේ කාමරය ..... (04)
  - (iii) R පටක කොටස් රෝපණ මාධ්‍යයට ඇතුල් කරන කාමරය ..... (04)
  - (iv) S මාධ්‍ය සැකසුම් කාමරය ..... (04)

- (D) පොහොර යෙදීමෙන් බෝගයට මෙන් ම පරිසරයට ද හිතකර සහ අහිතකර බලපෑම් ඇති වේ.
- (i) රසායනික පොහොර අතිශී ලෙස භාවිත කිරීම නිසා බෝගවලට ඇතිවන අහිතකර බලපෑම් දෙකක් සඳහන් කරන්න.
    - (1) පොහොර විෂ වීම, ශාක මාංසල වීමෙන් ඇද වැටීමට ලක් වීම ..... (04)
    - (2) රෝග හා පළිබෝධ වලට ග්‍රාහීතාව වැඩිවීම ..... (04)
  - (ii) රසායනික පොහොර අතිශී ලෙස භාවිත කිරීම නිසා පරිසරයට ඇතිවන අහිතකර බලපෑම් දෙකක් සඳහන් කරන්න.
    - (1) පස ආම්ලික වීම, ජල දූෂණය, සුපෝෂණය, පාංශු ජීවීන්ට අහිතකර ලෙස බලපෑම, ..... (04)
    - (2) අහිතකර වායු විමෝචනය (හරිතාගාර වායු N<sub>2</sub>O) ..... (04)
  - (iii) පොහොර භාවිත කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා අනුගමනය කළ හැකි පිළිවෙත් දෙකක් සඳහන් කරන්න.
    - නිර්දේශිත පොහොර කීප වරකට යෙදීම, සුදුසු කාලගුණික තත්ව යටතේ පොහොර
      - (1) යෙදීම, කාබනික පොහොර සමඟ මිශ්‍ර කර යෙදීම, ප්‍රමාණවත් තෙතමනය කිබියදී යෙදීම, ..... (05)
      - පස පරීක්ෂා කර බලා අවශ්‍යතා අනුව පොහොර යෙදීම, ..... (05)
      - (2) මන්දගාමීව මුදාහරින පොහොර භාවිතය ..... (05)

[පස්වැනි පිටුව බලන්න

(E) ක්ෂේත්‍ර තුනක් ඇති වාණිජ ගොවියකු එම ක්ෂේත්‍ර තුනෙහි ම එකම අර්තාපල් ප්‍රභේදය වගා කළ අතර, පැළ අතර පරතරය හැර අනෙක් සියලු ම තත්ත්ව බොහෝ දුරට සමාන ව ක්ෂේත්‍ර තුනට ම ලබා දී තිබේ. බෝගය පරිණත වීමට ආසන්න ව ඔහු එක් එක් ක්ෂේත්‍රයෙන් අහඹු ලෙස ආසන්න වශයෙන් වර්ග මීටරයක පමණ ප්‍රමාණයක සිටුරැස්සක ඇති මුළු පත්‍ර ප්‍රමාණය මැණීය. ඉන්පසු ඔහු එක් එක් ක්ෂේත්‍රයේ අස්වැන්න නෙලා මැන බැලීය. එම දත්ත පහත දැක් වේ.

| ක්ෂේත්‍රය | සිටුරැස්සේ ක්ෂේත්‍රඵලය (m <sup>2</sup> ) | සිටුරැස්ස තුළ තිබූ මුළු පත්‍ර ක්ෂේත්‍රඵලය (m <sup>2</sup> ) | අර්තාපල් අස්වැන්න (kg/ha) |
|-----------|--|---|---------------------------|
| P         | 1.2                                      | 2.88  | 12 500                    |
| Q         | 1.8                                      | 11.52   | 17 250                    |
| R         | 1.3                                      | 5.85  | 32 750                    |

(i) එක් එක් ක්ෂේත්‍රයක පත්‍ර ක්ෂේත්‍රඵල දර්ශකය (LAI) ගණනය කරන්න.

(1) P ක්ෂේත්‍රය

$$\frac{2.88}{1.2}$$

$$= 2.4$$

(03)

(2) Q ක්ෂේත්‍රය

$$\frac{11.52}{1.8}$$

$$= 6.4$$

(03)

(3) R ක්ෂේත්‍රය

$$\frac{5.85}{1.3}$$

$$= 4.5$$

(03)

(ii) 'R' ක්ෂේත්‍රය ඉහළ ම අස්වැන්නක් ලබා දීමට හේතුව සඳහන් කරන්න.

ප්‍රශ්න පත්‍ර ක්ෂේත්‍ර ඵල දර්ශකයක් පැවතීම

(05)

(F) වෛද්‍ය පර්යේෂණ ආයතනයට අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 18% ක් පමණ ගලගණ්ඩ තත්ත්වයෙන් පීඩා විඳිති.

(i) ගලගණ්ඩයට ප්‍රධාන හේතුව කුමක්ද?

අයඩින් උෂ්ණත්වය

(04)

(ii) ගලගණ්ඩය හැදීම වැළැක්විය හැකි ආහාර ද්‍රව්‍ය දෙකක් නම් කරන්න.

(03)

(1) මුහුදු මාළු, මුහුදු සලාද

(2) අයඩින් මිශ්‍ර ලුණු භාවිතය (ආහාරයක් නොවේ)

(03)

[නවවැනි පිටුව බලන්න]

AL/ZUZO/08/S-II(NEW)

ප්‍රශ්න  
සියලුම  
සිසුන්  
ගෙන් ලියන්න

(G) වරණය, පැරණිත ම ශාක අභිජනන ක්‍රමය ලෙස සැලකේ. නුමුහුම් පෙළ වරණය සහ සමූහ වරණය අතර ප්‍රධාන වෙනස්කම් මෙකී සඳහන් කරන්න.

නුමුහුම් පෙළ වරණයේදී F<sub>2</sub> පරම්පරාවේ සිට අභිමත ලක්ෂණ ලබා ගත හැකිය. සමූහ වරණයේදී F<sub>5</sub> පරම්පරාව පමණක් (05)

(1) දැක්වූ ස්වාභාවික වරණය කළ 'එල්' අභිමත 'ලක්ෂණ' ගත් හැකිය. නුමුහුම් පෙළ වරණයේදී ප්‍රවේණිකව සමජාතීය පරම්පරාවක් ද සමූහ වරණයේදී ප්‍රවේණිකව විෂමජාතීය පරම්පරාවක් ද ලැබේ. (100)

(ii) නුමුහුම් පෙළ වරණය සඳහා වැඩි 'අවධානයක්' අවශ්‍ය වන අතර සමූහ වරණය සඳහා අවශ්‍ය වන 'අවධානය' අඩුය. සමූහ වරණය ස්වභාවිකව සිදුවන අතර නුමුහුම් වරණය කෘත්‍රීමව සිදුවේ. (05)

3. (A) බ්‍රොයිලර් මස් නිෂ්පාදනයේ දී සතුන්ගේ සාමාන්‍ය වර්ධනය හා ආහාර පරිවර්තන අනුපාත (FCR) සඳහා සාමාන්‍ය අගයන් පහත දැක් වේ.

| සතුන්ගේ වයස (දින) | සතුන්ගේ බර (g) | FCR  |
|-------------------|----------------|------|
| 0 - 21            | 900 g          | 1.42 |
| 21 - 43           | 2 300 g        | 1.85 |

(i) එක් සතෙකුට අවශ්‍ය වන බ්‍රොයිලර් ආරම්භක සලාකයේ අවශ්‍යතාව ගණනය කරන්න.  
 $1.42 \times 900 = 1278 \text{ g}$  (05)

(ii) එක් සතෙකුට අවශ්‍ය වන බ්‍රොයිලර් අවසන් සලාකයේ අවශ්‍යතාව ගණනය කරන්න.  
 $(2300 - 900) \times 1.85$   
 $= 1400 \times 1.85 \text{ g}$   
 $= 2590 \text{ g}$  (05)

(iii) ගොවිපොළෙහි ආහාර අපතේ යෑම 10% ක් නම්, සතුන් 100 ක් සිටින ගොවිපොළකට මිල දී ගැනීමට අවශ්‍ය මුළු බ්‍රොයිලර් ආරම්භක සහ බ්‍රොයිලර් අවසන් සලාක ප්‍රමාණ ගණනය කරන්න.

(1) ආරම්භක සලාක ප්‍රමාණය (කි.ග්‍රෑ.)  
 එක් සතෙකුට අවශ්‍ය ප්‍රමාණය =  $1278 + (1278 \times \frac{10}{100})$   
 $= 1405.8 \text{ g}$   
 සතුන් 100 කට අවශ්‍ය ප්‍රමාණය =  $1405.8 \times 100 = 140580 \text{ g}$   
 $= 140.58 \text{ kg}$  (05)

(2) අවසන් සලාක ප්‍රමාණය (කි.ග්‍රෑ.)  
 එක් සතෙකුට අවශ්‍ය ප්‍රමාණය =  $2590 + (2590 \times \frac{10}{100}) = 2849 \text{ g}$   
 සතුන් 100 කට අවශ්‍ය ප්‍රමාණය =  $2849 \times 100 = 284900 \text{ g}$   
 $= 284.9 \text{ kg}$  (05)

(B) කුකුළු පාලනය යනු ශ්‍රී ලංකාවේ බහුල ව භාවිත වන සත්ත්ව පාලන ආකාරයකි.

(i) සන ආස්තරණ කුකුළු නිවාසවල යොදාගන්නා හොඳ ආස්තරනයක නිබිය යුතු ප්‍රධාන ලක්ෂණ දෙකක් ලැයිස්තුගත කරන්න. (03)

(1) දූවිලි ආකාරයෙන් නොතිබීම; සතුන්ට හානි සිදුවන ද්‍රව්‍ය නොවීම; (03)

(2) සතුන් ආහාරයට ගන්නා ද්‍රව්‍යයක් නොවීම; තෙතමනය උරා ගන්නා ද්‍රව්‍යයක් වීම (03)

(ii) සුක්ෂම කුකුළු පාලනයේ ප්‍රධාන වාසි දෙකක් සඳහන් කරන්න. (03)

(1) අඩු ඉඩක වැඩි සතුන් ප්‍රමාණයක් නඩත්තු කළ හැකි ය. ආහාර අපතේ යාම අඩුය. (03)

(2) සතුන්ට සුවපහසු පරිසර තත්ව ලබා දිය හැකිය, ආහාර පරිවර්තන කාර්යක්ෂමතාවය වැඩිය (03)

[හත්වැනි පිටුව බලන්න



(C) කෘත්‍රීම සිංචනය (AI) යනු පිරිමි සහකෘතයන් ලබාගත් ඉක්බිති සෛල, ගැහැණු සතාගේ ප්‍රජනන පද්ධතිය තුළ තැන්පත් කිරීමේ ක්‍රියාවලියයි.

(i) සිංචනය කිරීමට පෙර එකතු කරන ලද ඉක්බිති කරලය තනුක කිරීමේ වැදගත්කම සඳහන් කරන්න. (04)  
**ඉහළ ගුණාත්මයෙන් යුතු ඉක්බිති වැඩි දෙනුන් ප්‍රමාණයකට ලබා දිය හැකි වීම**

(ii) ඉක්බිති කරලය තනුක කිරීම සඳහා යොදා ගන්නා මාධ්‍යයක් නම් කරන්න. (04)  
**Egg yolk citrate.....Egg yolk phosphate,..... කිරි මාධ්‍යය**

(iii) දෙනුන් කෘත්‍රීම ව සිංචනය කිරීම සඳහා භාවිත කරන ක්‍රමය කුමක්ද? (04)  
**ගුද යෝනි ක්‍රමය.....**

(D) පශු ස (03) උදාසීනව වැඩි දියුණු කිරීම සඳහා දෙමුහුම් අභිජනනය භාවිත කරයි. පහත දැක්වෙන එක් උද්ගෝලන කලාප සඳහා දේශීය ගවයන් සමග දෙමුහුම් අභිජනනයේ දී යොදා ගැනීමට නිර්දේශිත ගව වර්ගය බැගින් සඳහන් කරන්න.

කෘමි දේශගුණික කලාපය දෙමුහුම් අභිජනනය සඳහා නිර්දේශිත ගව වර්ගය (04)  
 (i) වියළි කලාපය **ඉන්දියානු වර්ග / සින්දි / සහිවාල්**

(ii) උඩරට **යුරෝපීය වර්ග / ශ්‍රීමියන් / අයර්ෂයර්** (04)


(iii) පහතරට තෙත් කලාපය **ජර්සි.....** (04)

(E) ශාක ප්‍රචාරණය කිරීමට පහසුකම් සපයන ව්‍යුහයන් ප්‍රචාරණ ව්‍යුහයන් ලෙස හැඳින්වේ. බෝග නිෂ්පාදනයේ කාඩ්කාලීන ප්‍රචාරණ ව්‍යුහයන් භාවිත කරන අවස්ථා දෙකක් සඳහන් කරන්න.

(i) **අතු / දඬු කැබලි මුල් අද්දවා ගැනීම, අභිතකර පරිසර තත්ව මගහරවා ගැනීම** (04)

(ii) **පටක රෝපිත පැළ පරිසරයට හුරු කිරීම** (04)

(F) විවිල මිලට සාපේක්ෂ ව ඉල්ලුම හා සැපයුම පහත ප්‍රස්ථාරයෙන් දැක් වේ. ප්‍රශ්න අංක (i) සිට (iv) දක්වා පිළිතුරු සැපයීම සඳහා මෙම ප්‍රස්ථාරය යොදාගන්න.



(i) පූර්ණ තරඟකාරී වෙළෙඳපොළ තත්ත්ව යටතේ විවිල සමතුලිත මිල සහ සමතුලිත ප්‍රමාණය කුමක්ද? (04)

(1) සමතුලිත මිල **රුපියල් 45.00** (04)

(2) සමතුලිත ප්‍රමාණය **7000 kg** (04)

(ii) වි කිලෝග්‍රෑම්යකට රුපියල් 50 ක සහතික මිලක් රජය විසින් පනවනු ලැබුවහොත් විවිල ඉල්ලුම හා සැපයුම කුමක් වේද?

(1) ඉල්ලුම **අඩුවේ / 6000 kg දක්වා අඩුවේ.** (04)

(2) සැපයුම **වැඩිවේ / 8000 kg දක්වා ඉහළ යයි** (04)

(iii) ඉහත (ii) හි සඳහන් තත්ත්වය යටතේ රජයේ කාර්යභාරය කුමක් විය යුතු ද?

**අතිරික්තය රජය මගින් මිලදී ගැනීමට කටයුතු කිරීම** (04)

[අවවාදි පිටුව බලන්න

AL/2020/08/S-II(NEW)

මෙහි  
පිටුව  
සංඛ්‍යාව  
.....


- (iv) වී විශාච සඳහා පොහොර සහනාධාර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරන්නේ නම්, එය ඉල්ලුම් හා සැපයුම් වක්‍රවලට බලපාන්නේ කෙසේද? (04)
- (1) ඉල්ලුම් වක්‍රය කෙරෙහි බලපෑම ඉල්ලුම් වක්‍රය වෙනසක් නැත. (04)
- (2) සැපයුම් වක්‍රය කෙරෙහි බලපෑම සැපයුම් වක්‍රය දකුණට විතැන් වේ. (04)

- (v) කෘෂිකාර්මික නිෂ්පාදන, නිෂ්පාදකයාගෙන් පාරිභෝගිකයාට ලබා දීම සඳහා විවිධ දාම ක්‍රියාත්මක වේ. (04)
- (i) සැපයුම් දාමය සහ අගය දාමය අතර ඇති ප්‍රධාන වෙනස සඳහන් කරන්න. (04)
- අගය දාමය සඳහා අගය එකතු කිරීමක් ඇති අතර සැපයුම් දාමයේ දී අගය එකතු නොකරයි. මිල තීරණය කිරීමේ දී අගය දාමය බලපාන අතර සැපයුම් දාමය මිල තීරණයට බලපෑමක් ඇති නොකරයි.
- (ii) අගය දාමයේ ප්‍රධාන වාසි දෙකක් සඳහන් කරන්න. (02)
- (1) අගයක් / ඉහළ මිලක් නිෂ්පාදනයට ලැබීම (02)
- (2) නිෂ්පාදනයේ ගුණාත්මක බව වැඩි වීම (02)

100

4. (A) වගා කළ හැකි ඉඩම් හිඟවීම නිසා ප්‍රධාන වශයෙන් නාගරික ගොවිතැන ජනප්‍රිය වෙමින් පවතී. නාගරික කෘෂිකර්මාන්තයේ දී සහ මාධ්‍ය නිර්පාංග වගා ක්‍රම භාවිත කිරීමේ ප්‍රධාන වාසි දෙකක් සඳහන් කරන්න. (04)
- (i) පස් අවශ්‍ය නොවීම, පසෙන් බෝවන රෝග ඇති නොවීම, (04)
- (ii) පස් වෙනුවට වෙනත් මාධ්‍ය යොදා ගනිමින් වගා කළ හැකිවීම. (04)

- (B) කෘෂිකර්ම විවිධාකාර ආහාර ගැනීමේ ආකාරයන්ට අනුවර්තනය වූ මුඛ උපාංග පරාසයක් ඇත. ප්‍රශ්න අංක (i) සිට (iii) ට පිළිතුරු සැපයීම සඳහා පහත දක්වා ඇති කෘෂිකර්මයේ මුඛ උපාංගවල දර්ශීය රූප සටහන යොදාගන්න.



ඉහත රූප සටහනේ P, Q සහ R ලෙස දක්වා ඇති මුඛ උපාංග තම කර එම එක් එක් මුඛ උපාංගයක ප්‍රධාන කාර්යය සඳහන් කරන්න.

|         | මුඛ උපාංගයේ නම | ප්‍රධාන කාර්යය                   |
|---------|----------------|----------------------------------|
| (i) P   | අධෝහනු (02)    | සැපීම (02)                       |
| (ii) Q  | හනුක මෘදය (02) | සංවේදිතාව, ආහාරය රඳවා ගැනීම (02) |
| (iii) R | පූර්වෝෂය (02)  | ආහාර අල්ලා ගැනීම (02)            |

- (C) ආගන්තුක ආක්‍රමණයීලී වල් පැළෑටි යනු යම් පරිසර පද්ධතියකට ජන්මීය භෞමික ශාක වන අතර ඒවා බෝග සමග තරගකර ආර්ථික හානි සිදු කරයි. (04)
- (i) ජන්මීය භෞමික පරිසරවල පැවැත්ම සඳහා ආගන්තුක ආක්‍රමණයීලී වල්පැළෑටි දක්වන ප්‍රධාන අනුවර්තන දෙකක් සඳහන් කරන්න. (04)
- (1) ප්‍රචාරණ ක්‍රම කිහිපයක් පැවතීම, වේගයෙන් ප්‍රචාරණය වීම (04)
- (2) වේගවත් වර්ධනයක් ඇත, අනෙක් පැළෑටි යටපත් කිරීම (04)
- (ii) ශ්‍රී ලංකාවේ සුලභ ව දක්නට ලැබෙන ආගන්තුක ආක්‍රමණයීලී වල්පැළෑටියක් නම් කරන්න. (04)
- ..... යෝධ, නිදිකුම්බා, පාකිනියම්, සැල්විනියා, කිඹුල්, මුකුණුවැන්න, ගඳපාන, ජපන් ජබර.....

[තවදුරටත් පිටුව බලන්න

|   | මුළු<br>කිරීමේ<br>පිටුවක්<br>හෝ ලියවන |
|---|---------------------------------------|
| (D) රෝග ත්‍රිකෝණය යනු ගෘහ ව්‍යාධි විද්‍යාවේ භාවිත වන වැදගත් සංකල්පීය ආකෘතියකි.  |                                       |
| (i) රෝග ත්‍රිකෝණයේ සංඝටක තුන ලැයිස්තුගත කරන්න.  |                                       |
| (1) පරිසරය .....  | (04)                                  |
| (2) රෝග කාරකයා / ව්‍යාධිජනකයා .....   | (04)                                  |
| (3) ධාරකය .....   | (04)                                  |
| (ii) වසංගත විද්‍යාවේදී රෝග ත්‍රිකෝණයේ ප්‍රධාන භාවිතයක් සඳහන් කරන්න.<br>පරිසරය හෝ රෝගකාරකය පාලනය කිරීමෙන් ධාරකය ආරක්ෂා කිරීම.<br>ධාරක ප්‍රතිරෝධීකාව 'ඉහළ' නැංවීම .....   | (04)                                  |
| (E) සාමාන්‍යයෙන්, පලතුරු ආහාරයට ගැනීමෙන් නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩු වන බව විශ්වාස කෙරේ.   |                                       |
| (i) ඉදිමේ රටාව අනුව පලතුරු වර්ගීකරණය කරනු ලබන ප්‍රධාන ආකාර දෙක ලැයිස්තුගත කරන්න.  |                                       |
| (1) අන්ත උපරිමය වන පලතුරු .....   | (04)                                  |
| (2) අන්ත උපරිමය නොවන පලතුරු .....   | (04)                                  |
| (ii) පිෂ්ටය නොවන සංචිත ඇති පලතුරු දෙකක් ලැයිස්තුගත කරන්න.   |                                       |
| (1) දොඩම්, ස්ට්‍රෝබේරි, නාරං, ජම්බෝල, .....   | (04)                                  |
| (2) කොමඩු, ජම්බු .....  | (04)                                  |
| (F) එකබෝග වගාව සහ බහු බෝග වගාව යනු සුලබ වගා පද්ධති දෙකකි.   |                                       |
| (i) එක බෝග වගා පද්ධතිවල ප්‍රධාන අවාසි දෙකක් සඳහන් කරන්න.  |                                       |
| (1) රෝග හා පළිබෝධ නිසා විනාශ වීමට හැකි ය. .....   | (04)                                  |
| (2) ශාක පෝෂක සඳහා තරගයක් ඇති වීම .....  | (04)                                  |
| (ii) බහු බෝග වගා පද්ධතිවල එක් ප්‍රධාන වාසියක් සඳහන් කරන්න.<br>ආහාර පුරකෂිතතාව, ශාක පෝෂක කාර්යක්ෂම අවශෝෂණය, අලෝක ශක්තිය කාර්යක්ෂම භාවිතා කළ හැක, චසර පුරා-ආභාසම්-ලැබීම, ගොවියාට සම්බර ආහාර වේලක් ලැබීම .....   | (04)                                  |
| (iii) බහු බෝග වගා පද්ධති ආකාර දෙකක් සඳහන් කරන්න.  |                                       |
| (1) අනුයාත බෝග වගාව .....   | (04)                                  |
| (2) අතුරු බෝග වගාව, බහු බෝග වගාව, කඩින් කඩ බෝග වගාව, කෘෂි වන වගාව, උඩරට ගෙවතු වගාව, තීරු බෝග වගාව, මිශ්‍ර බෝග වගාව .....  | (04)                                  |
| (G) ආරක්ෂිත ආම්පන්න පැළඳ නොගෙන කෘෂිකාර්මික ගොවිපොළවල සේවය කරන අයට බොහෝ දුෂ්කරතා හා රෝග කක්ෂවයන්ට මුහුණ දීමට සිදු විය හැකි ය.  |                                       |
| (i) ශ්‍රී ලංකාවේ කුඹුරුවල වැඩ කරන ගොවීන්ට ආසාදනය විය හැකි, සතුන්ගෙන් බෝවන සුලබ රෝගයක් නම් කරන්න.<br>මී උණ (ලෙප්ටෝස්පයිරෝසිස්) .....   | (04)                                  |
| (ii) සහල් පිටි ඇසුරුම් කරන පුද්ගලයකු අඛණ්ඩ ව සහල් පිටි ආශ්වාස කිරීමෙන් ඇතිවන බලපෑමක් සඳහන් කරන්න.<br>ශ්වසන ආබාධ / ශ්වසන අපහසුතා .....   | (04)                                  |
| (H) දේශගුණික විපර්යාස නිසා ආහාර සුලබතාව බිඳ වැටීම, ආහාර ලබා ගැනීමට ඇති හැකියාව අඩුවීම හා ආහාරවල ගුණාත්මයට බලපෑම ඇති විය හැකි ය. කෘෂිකාර්මික ඵලදායීතාවට දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම අවම කිරීම සඳහා ක්‍රම දෙකක් සඳහන් කරන්න.<br>ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාව, පොලිහීන් උමං, වීදුරු කුටි, සෙවන ගෘහ, ..... | (04)                                  |
| (i) හරිතාගාර, දැල් ගෘහ, වැසි ආවරණ .....   | (04)                                  |
| (ii) .....  | (04)                                  |

\* \*

100

[දහවැනි පිටුව බලන්න

AL/2020/08/S-II(NEW)

- 10 -

25789

සියලු ම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved

**නව නිර්දේශය / புதிய பாடத்திட்டம் / New Syllabus**

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  
 இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்  
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka



**අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2020**  
**கல்விப் பொதுத் தராதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2020**  
**General Certificate of Education (Adv. Level) Examination, 2020**

|                      |    |
|----------------------|----|
| කෘෂි විද්‍යාව        | II |
| விவசாய விஞ்ஞானம்     | II |
| Agricultural Science | II |



**B කොටස - රචනා**

**ලපදෙස් :**

- \* ප්‍රශ්න හතරකට පමණක් පිළිතුරු සපයන්න.
- \* අවශ්‍ය තැන්හි දී නම් කරන ලද පැහැදිලි රූපසටහන් දෙන්න.  
(එක් එක් ප්‍රශ්නය සඳහා නියමිත ලකුණු ප්‍රමාණය 150 කි.)

- සංරක්ෂණ ගොවිතැනේ විවිධ උප පද්ධති විස්තර කරන්න.
  - ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට වැවිලි අංශයෙන් ඇති වන ධනාත්මක හා සෘණාත්මක බලපෑම් විස්තර කරන්න.
  - ආහාරවල අඩංගු වන්නා වූ, මානව පෝෂණයේ දී වැදගත් වන පෝෂක නොවන සංරචක විස්තර කරන්න.
- ශ්‍රී ලංකාවේ මෝසම් වැසි ආරම්භ වීම සඳහා අන්තර්-නිවර්තන අභිසාරී කලාපය මගින් ලබාදෙන දායකත්වය විස්තර කරන්න.
  - ශාකවල ශ්වසනය සඳහා බාහිර සාධකවල බලපෑම පැහැදිලි කරන්න.
  - ඉක්මනින් නරක් වන සුළු ආහාර ප්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවිකරණය අතරතුර සිදු විය හැකි පසු අස්වනු හානි අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග විස්තර කරන්න.
- ශ්‍රී ලංකාවේ සහතික කළ බිජවල පවත්වා ගතයුතු සම්මත පිරිවිතර පැහැදිලි කරන්න.
  - විවිධ වර්ගයේ ගව නිවාස, ඒවායේ ප්‍රධාන වාසි සහ අවාසි සමඟ විස්තර කරන්න.
  - කෘෂිකාර්මික ඉඩම්වල භූගත ජලය පුනරාරෝපණය කිරීම සඳහා භාවිත කරන ක්‍රම විස්තර කරන්න.
- බෝග වගාව කෙරෙහි ප්‍රධාන පාංශු සංසටකවල බලපෑම විස්තර කරන්න.
  - ආරක්ෂිත ව්‍යුහයන්හි බෝග වගා කිරීමේ දී ගොවීන් මුහුණ දෙන ගැටලු හා එම ගැටලු අවම කළ හැකි ක්‍රියාමාර්ග විස්තර කරන්න.
  - ෆ.ක්කවීම සඳහා තෝරාගත් බිත්තරයක කිබිය යුතු බාහිර හා අභ්‍යන්තර ලක්ෂණ විස්තර කරන්න.
- පළිබෝධ ගහණ සනත්වයට බලපාන සාධක විස්තර කරන්න.
  - බෝග ක්ෂේත්‍රවලට පොහොර යෙදීමේ 4R සංකල්පය විස්තර කරන්න.
  - අලෙවිකරණ සැලැස්ම, ඕනෑම ව්‍යාපාර සැලැස්මක අනිවාර්ය අංගයකි. අලෙවිකරණ සැලැස්මක ප්‍රධාන කොටස්, ඒවායේ වැදගත්කම සමඟ විස්තර කරන්න.

[එකොළොස්වැනි පිටුව බලන්න

AL/2020/08/S-II(NEW)

- 11 -

10. (i) කෘෂිකාර්මික ක්ෂේත්‍රවල කෘමීන් නොවන පළිබෝධකයන් පාලනය කිරීමේ ක්‍රම විස්තර කරන්න.
- (ii) ප්‍රධාන බෝග ස්ථාපන ක්‍රම දෙක, ඒවායේ වැදගත්කම සඳහන් කරමින් පැහැදිලි කරන්න.
- (iii) පහත වගුව සම්පූර්ණ කර ආන්තික පිරිවැය, සාමාන්‍ය මුළු පිරිවැය, සාමාන්‍ය විචල්‍ය පිරිවැය සහ සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍ර, ලබා දී ඇති ප්‍රස්ථාර කඩදාසිය මත ඇඳ නම් කරන්න.

| නිෂ්පාදන ඒකක | මුළු ස්ථාවර පිරිවැය | මුළු විචල්‍ය පිරිවැය | සාමාන්‍ය ස්ථාවර පිරිවැය | සාමාන්‍ය විචල්‍ය පිරිවැය | මුළු පිරිවැය | සාමාන්‍ය මුළු පිරිවැය | ආන්තික පිරිවැය |
|--------------|---------------------|----------------------|-------------------------|--------------------------|--------------|-----------------------|----------------|
| 1            | 20                  | 10                   |                         |                          |              |                       |                |
| 2            | 20                  | 20                   |                         |                          |              |                       |                |
| 3            | 20                  | 25                   |                         |                          |              |                       |                |
| 4            | 20                  | 28                   |                         |                          |              |                       |                |
| 5            | 20                  | 30                   |                         |                          |              |                       |                |
| 6            | 20                  | 52                   |                         |                          |              |                       |                |
| 7            | 20                  | 85                   |                         |                          |              |                       |                |
| 8            | 20                  | 120                  |                         |                          |              |                       |                |
| 9            | 20                  | 230                  |                         |                          |              |                       |                |
| 10           | 20                  | 410                  |                         |                          |              |                       |                |

\*\*\*

5 (i) සංරක්ෂණ ගොවිතැනේ උප පද්ධති විස්තර කරන්න.

**සංරක්ෂණ ගොවිතැන යනු**

පස, ජලය, ජෛව විවිධත්වය හා පෝෂක ආරක්ෂා වන පරිදි කෘෂිකාර්මික කටයුතුවල යෙදීමයි.

**සංරක්ෂණ ගොවිතැනේ උප පද්ධති :**

- උඩරට ගෙවතු වගාව
- කෘෂි වන වගාව
- වීදි බෝග වගාව
- බහු ස්ථර වගාව
- බෝග ඉපනැලි වසුන් පද්ධතිය

**උඩරට ගෙවතු වගාව**

- බහු වාර්ෂික බෝග පදනම් වී ඇත.
- අධික ශාක විවිධත්වයක් ඇත.
- සංකීර්ණ සැකැස්මක් සහිත වගා පද්ධතියකි.
- ශාක වියන් ස්ථර කිහිපයකින් සමන්විතය

**කෘෂි වන වගාව**

- ආර්ථිකව හා කෘෂිකාර්මිකව වඩාත් ඵලදායී ලෙස හා තිරසර ලෙස භූමිය පරිහරණය කරන්නා වූ විවිධ ජෛව සංකලනයකින් යුතු වගා පද්ධතියකි.
- බෝග මෙන්ම සත්ත්ව පාලනයද ධනාත්මකව අන්තර්ක්‍රියා ඇතිවන ලෙස කළමනාකරණය කරයි.

**වීදි බෝග වගාව**

- ක්ෂේත්‍රයේ මීටර 4ක පමණ පරතරවලින් යුතු පේළිවල බහු වාර්ෂික රනිල ශාක වගා කරයි.
- මෙය ජීව වැටියක් ලෙස ක්‍රියා කරයි.  
පස සංරක්ෂණය කරන අතර වායුගෝලීය N<sub>2</sub> තිර කරයි.
- මෙම ශාක කප්පාදු කර පසව එම ද්‍රව්‍ය යෙදීමෙන් පසට කාබනික පොහොර එකතු වන අතර පස සරු වේ.
- ඉහත පේළි අතර ඇති භූමිය මත වර්ෂා කාලයේදී කවිපි, මුං, සෝයා, රටකපු, තල, ඉරිඟු වැනි බෝග වගා කරයි.

**බහු ස්ථර වගාව**

- එකම ක්ෂේත්‍රයක, එකම වේලාවක විවිධ උසින් වැඩෙන ශාක වගා කරයි.
- ඉහළ ශාක සනත්වයක් යටතේ සුර්ය ශක්තිය උපරිම ලෙස භාවිත වේ.
- පළතුරු හා වැවිලි බෝග සඳහා යොදා ගැනේ.

බෝග ඉපහැලි වසුන් පද්ධතිය

- ඉපහැලි හා වසුන් මගින් පස ආවරණය කරනු ලබයි.
- වැසි ජලය සෘජුවම පොළොවට නොවැටෙන බැවින් පස මතුපිට කඳු ස්ථරයක් ඇති වීම වළකී.
- එමගින් බෝග වගාවට සුදුසු උෂ්ණත්වය හා තෙතමනය පසෙහි වර්ධන වේ.
- වල් පැළ පාලනය වේ.
- පාංශු බාදනය අවම වේ.
- පස තුළට ජලය අවශෝෂණය වැඩි ය.

|        |                                 |       |    |
|--------|---------------------------------|-------|----|
|        | හැඳින්වීම                       | ලකුණු | 10 |
| පද්ධති | 04 ක් නම් කිරීම (ලකුණු 04x4)    | ලකුණු | 16 |
| පද්ධති | 04 ක් විස්තර කිරීම (ලකුණු 06x4) | ලකුණු | 24 |
|        |                                 |       | 50 |

05. ii. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට වැවිලි අංශයෙන් ඇතිවන ධනාත්මක හා සෘණාත්මක බලපෑම්

වැවිලි බෝග යනු

අපනයනය මූලික කරගත් හා වාණිජමය ප්‍රතිලාභ අරමුණු කොටගෙන මහා පරිමාණයෙන් කරනු ලබන වගාවන් වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැවිලි බෝග තේ, පොල්, රබර් හා උක් වේ.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට මෙම අංශයෙන් විශාල දායකත්වයක් ලැබේ.

කෘෂිකර්මාන්තයට ඇති ධනාත්මක බලපෑම් :

1. විදේශ විනිමය ලැබීම
2. අගය එකතු කළ භාණ්ඩ සඳහා දේශීය හා විදේශීය වෙළඳපොළ නිර්මාණය වීම
3. වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ රැකියා අවස්ථා බිහිවීම
4. කෘෂිකර්ම පර්යේෂණ අංශයේ ප්‍රගතියක් ඇති වීම
5. යටිතල පහසුකම් දියුණුවීම
6. කුඩා පරිමාණ කෘෂිකාර්මික ව්‍යවසාය බිහිවීම
7. භූමි ඵලදායීතාව ඉහළ නංවා ගැනීමට හැකිවීම
8. බහු වාර්ෂික බෝග නිසා අඛණ්ඩ ආදායමක් ලබා ගත හැකි වීම

**සෘණාත්මක බලපෑම් :**

1. මහා පරිමාණයෙන් වගා කිරීම සඳහා වනාන්තර භූමි ප්‍රදේශ යොදා ගැනීම නිසා වන ගහණය අඩු වීම
2. පාංශු බාදනය සිදුවීම
3. ජෛව විවිධත්වයට අඩුවීම
4. රෝග පළිබෝධ මෙන්ම කාලගුණික විපර්යාසවලින් ඇතිවන බලපෑම හමුවේ විශාල අලාභවලට මුහුණපෑමට සිදුවීම නිසා රටේ ආර්ථිකයට බලපෑම් එල්ලවීම
5. කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට වැවිලි කර්මාන්තයට ඇතුළුවීමට ඇති ඉඩ ප්‍රස්ථා සීමිත වීම

|  |              |                  |
|--|--------------|------------------|
| <b>හැඳින්වීම</b>                                       | <b>ලකුණු</b> | <b>08</b>        |
| <i>ධනාත්මක බලපෑම් 03 ක් නම් කිරීම (ලකුණු 02x3)</i>     | <i>ලකුණු</i> | <i>06</i>        |
| <i>ධනාත්මක බලපෑම් 03 ක් විස්තර කිරීම (ලකුණු 05x3)</i>  | <i>ලකුණු</i> | <i>15</i>        |
| <i>සෘණාත්මක බලපෑම් 03 ක් නම් කිරීම (ලකුණු 02x3)</i>    | <i>ලකුණු</i> | <i>06</i>        |
| <i>සෘණාත්මක බලපෑම් 03 ක් විස්තර කිරීම (ලකුණු 05x3)</i> | <i>ලකුණු</i> | <i>15</i>        |
|  |              | <u><b>50</b></u> |

05. iii. ආහාරවල අඩංගු වන්නා වූ, මානව පෝෂණයේදී වැදගත් වන පෝෂක නොවන සංරචක විස්තර කරන්න.

මානව පෝෂණයේදී වැදගත් වන පෝෂක නොවන සංරචක යනු

ආහාරයක අඩංගු විශේෂ පෝෂණීය අගයක් නොමැති එහෙත් මානව පෝෂණයේදී වැදගත් මෙහෙයක් ඉටු කරන සංරචක වේ.

- උදාහරණ :
- ජලය
  - තන්තු
  - ප්‍රතිඔක්සිකාරක
  - පිළිකා නාශක සංඝටක
  - වර්ණක

**ජලය**

1. එදිනෙදා ක්‍රියාවලි සඳහා අත්‍යවශ්‍ය වේ.
2. ශරීරය තුළ පරිවෘත්තීය ක්‍රියා සඳහා හා ද්‍රව්‍ය ජීරණයට සුදුසු තත්වයට පත් කිරීම.
3. ආහාර පෝෂක අවශෝෂණයට ආධාර කිරීම.
4. බහිස්ප්‍රාචීයට උපකාරීවී විෂ හා වෙනත් අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීම.
5. පෝෂක හා වෙනත් ද්‍රව්‍ය පරිවහනයට.
6. ශරීර උෂ්ණත්වය යාමනයට.
7. ඉන්ද්‍රිය වලනයේදී ලිහිසි ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කිරීම.
8. ජලය උෞත වීමෙන් විජලනය, ශරීර උෂ්ණත්වය වැඩි වීම හා මල බද්ධය වැනි සංකූලතා ඇතිවීම.



**තත්තු**

1. ජීරණයක් සිදුනොවේ.
2. සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස්, පෙක්ටින් හා ලිග්නින් වලින් සෑදී ඇත.
3. මිනිසාගේ ජීරණ පද්ධතිය තුළ ඉහත ද්‍රව්‍ය ජීරණය සඳහා එන්සයිම හෝ ක්ෂුද්‍රජීවීන් නොමැත.
4. ධාන්‍ය, පළතුරු හා එළවලු වල තත්තු බහුලය.
5. ජල ද්‍රාවී හා අද්‍රාවී ලෙස තත්තු බහුලය.
6. අවශෝෂණය පාලනය කිරීම මගින් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම, සීනි මට්ටම පාලනය කරයි.
7. මලබද්ධය වළකයි.
8. අධික තරබාරුකම පාලනය කරයි.
9. තත්තු අධික ආහාර ජීරණය නොවී වැනි කාලයක් රැඳීම නිසා බඩගිනි ඇතිවීම ප්‍රමාද වේ.

**ප්‍රතිඔක්සිකාරක**

**පිළිකානාශක**

- පොලිෆිනෝලික සංයෝග ඇතිවීම ප්‍රතිඔක්සිකාරක සහ පිළිකා සෛල නාශක ගුණයෙන් යුක්තය.
- ආහාර මගින් ශරීරයට ඇතුල්වන මුක්ත කන්ඩ උදාසීන කොට දේහයට ආරක්ෂාව සපයයි.

**වර්ණක**

ආහාරයේ ඇති, ඇත්නොසයනීන්, ෆ්ලැවනොයිඩ වැනි වර්ණක සංයෝග රුධිරගත ග්ලූකෝස් හා කොලෙස්ට්‍රෝල් මට්ටම යාමනය කිරීමට උපකාරී වේ.

හැඳින්වීම ලකුණු 10

පෝෂක නොවන සංරචක 2 නම් කිරීම (ලකුණු 05x2) ලකුණු 10

පෝෂක නොවන සංරචක 2 විස්තර කිරීම (ලකුණු 15x2) ලකුණු 30\*

50

\*එක් එක් සංරචකයක් විස්තර කිරීමට ලකුණුදීමේ දී එක් කරුණක් සඳහා ලකුණු 03 බැගින් ලකුණු 15 ක් ලබා දෙන්න.

6. (i) ශ්‍රී ලංකාවේ මෝසම් වැසි ආරම්භ වීම සඳහා අන්තර් නිවර්තන අභියාචි කලාපය මගින් ලබා දෙන දායකත්වය විස්තර කරන්න.

**අන්තර් නිවර්තන අභියාචි කලාපය යනු**

සාධකයට උතුරෙන් හා දකුණෙන් අධිපීඩන පටි දෙකක් පිහිටීම හා සාධකය අසල අඩු පීඩන පටියක් පිහිටීම නිසා මෙම අධි පීඩන කලාප දෙකෙහි සිට අඩු පීඩනයක් සහිත සාධකය දෙසට නිරන්තරයෙන් දෙපසින් හමන සුළං ධාරා එකිනෙක ගැටීම සිදුවන කලාපය වේ.

**නිරතදිග මෝසම් වැසි ඇති වීම**

- උත්තර අර්ධ ගෝලයට ගිම්හාන සෘතුව ඇති වීම එහි සුළං රත් වී ඉහළ යාම නිසා උතුරෙන් සාධකය දෙසට හමන සුළංවල වේගය අඩු වේ.
- ඒ නිසා දකුණෙන් හමන සුළංවල වේගය නිසා අන්තර් නිවර්තන අභියාචි කලාපය දිවයිනෙන් උතුරට විතැන් වේ.
- එවිට දකුණු දිසාවෙන් හමන සුළඟ නිරිත දිගින් දිවයිනට ඇතුළු වී උතුරට විතැන් වී ඇති අන්තර් නිවර්තන අභියාචි කලාපය දෙසට ගමන් කරයි.
- මෙම සුළඟ මුහුදු මතින් හමාවිත් දිවයිනට ඇතුළුවන බැවින් ජල වාෂ්ප විශාල ප්‍රමාණයක් රැගෙන එයි. එමගින් නිරිත දිග මෝසම් වැස්ස ඇති වේ.

**ඊසානදිග මෝසම් වැසි ඇති වීම**

- දකුණු අර්ධ ගෝලයට ගිම්හාන සෘතුව ඇති වී ඉහත ක්‍රියාවලිය නිසා දකුණෙන් සමකයට හමන සුළඟේ වේගය අඩු වීම නිසා උතුරින් සමකය දෙසට හමන සුළඟ හේතු කොටගෙන අන්තර් නිවර්තන අභියාචි කලාපය දිවයිනේ දකුණට විතැන් වේ.
- එයට උතුරු දෙසින් හමන සුළඟ ඊසාන දිගින් දිවයිනට ඇතුළු වී ඊසාන දිග මෝසම් වැස්ස ඇති වේ.
- මෙම සුළඟ උත්තර ඉන්දීය ප්‍රදේශවලින් හමා එන ගොඩබිම් සුළඟක් නිසා සාපේක්ෂව අඩු ජල වාෂ්ප ප්‍රමාණයක් රැගෙන එන අතර සාපේක්ෂව සිසිල් ය.

|                               |       |    |
|-------------------------------|-------|----|
| හැඳින්වීම                     | ලකුණ  | 08 |
| කරුණු 06 ක් සඳහා (ලකුණු 07x6) | ලකුණු | 42 |
|                               |       | 50 |

6. (ii) ශාකවල ශ්වසනය සඳහා බාහිර සාධකවල බලපෑම පැහැදිලි කරන්න.


**ශ්වසනය යනු**

කාබනික සංයෝග එන්සයිමීය ප්‍රතික්‍රියා ශ්‍රේණියක් මගින් බිඳ හෙලීමෙන් ශක්තිය ලබා ගැනීමේ ක්‍රියාවලියයි.

**බලපාන බාහිර සාධක**


• **උෂ්ණත්වය**

උෂ්ණත්වය වැඩිවන විට එන්සයිම ක්‍රියාවලිත්වය වේගවත් ය. මේ නිසා ශ්වසන වේගය වැඩි වේ. නමුත් වැඩි උෂ්ණත්වයක දී එන්සයිම අක්‍රිය වීම නිසා ශ්වසනය අඩපණ වේ.



• **ඔක්සිජන් සාන්ද්‍රණය**

වායුගෝලයේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩිවන විට බෝගවල ශ්වසන වේගය වැඩි වේ. නමුත් ඔක්සිජන් සාන්ද්‍රණය වැඩිවීමත් සමඟ උපස්ථරය සීමා සහිත නම් ශ්වසන වේගය සීමා වේ.



• **ආලෝකය**

ආලෝකය වක්‍රාකාරයෙන් බලපායි. ස්ථානගතව බලපායි. මෙය පූටිකා විවෘතව පැවතීමට හා ශාක උෂ්ණත්වය බලපායි.

• **ජලය**

බාහිර පරිසරයේ ඇති ජල ප්‍රමාණය ශාකයේ අභ්‍යන්තර කායික විද්‍යාත්මක ක්‍රියාවලි සඳහා (ශ්වසනය ඇතුළුව) බලපායි.

|   |       |           |
|---|-------|-----------|
| හැඳින්වීම                                 | ලකුණු | 10        |
| බාහිර සාධක 4 ක් නම් කිරීම (ලකුණු 04x4)    | ලකුණු | 16        |
| බාහිර සාධක 4 ක් විස්තර කිරීම (ලකුණු 06x4) | ලකුණු | 24        |
|   |       | <u>50</u> |

6. (iii) ඉක්මනින් නරක්වන සුළු ආහාර ප්‍රවාහනය, ගබඩා කිරීම හා අලෙවිකරන අතරතුර සිදුවිය හැකි පසු අස්වනු හානි අවම කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග විස්තර කරන්න.

**පසු අස්වනු හානිය යනු**

අස්වනු නෙළන ලද මොහොතේ සිට පරිභෝජනය කරන අවස්ථාව දක්වා ක්‍රියාවලියේ දී අස්වනු වලට සිදුවන හානි වේ.

**පසු අස්වනු හානි අවම කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග**

**ප්‍රවාහනයේ දී**

- අස්වනු තැලීම් පොඩිවීම් වළකින පරිදි ඇසිරීම.  
උදා. පැපොල් කඩදාසිවල එතීම, ඇපල් ස්පොන්ජ් ආවරණ යෙදීම
- ප්‍රවාහනයට සුදුසු ලෙස පෙට්ටිවල අසුරා ප්‍රවාහනය
- ශීතකරණ පහසුකම් සහිත වාහනවල ප්‍රවාහනය කිරීම
- විවිධ වර්ගවල අස්වනු වෙන් වෙන්ව සකසා මිශ්‍ර නොවන සේ ප්‍රවාහනය කිරීම.
- හැකි ඉක්මනින් කෙටි කාලයක් තුළ ප්‍රවාහනයේ දී සිදුවන යාන්ත්‍රික හානි අවම කිරීම සඳහා උචිත වාහන භාවිත කිරීම  
උදා. අවශ්‍ය ප්‍රමාණයට ටයර්වල සුළං පුරවා තිබීම.
- නිෂ්පාදන ඇසුරුම් මත ඉඳ ගැනීම, නිදා ගැනීම වැනි ක්‍රියාවලීන් වැළකීම.

**ගබඩා කිරීමේ දී**

- සුදුසු උෂ්ණත්ව හා ආර්ද්‍රතාව යටතේ ගබඩා කිරීම.
- පළිබෝධවලින් තොර ගබඩා භාවිත කිරීම හා පළිබෝධයින් ගබඩා තුළට පැමිණීම වළක්වන ක්‍රම අනුගමනය කිරීම.
- ගබඩා කිරීමේදී එක මත එක ගොඩ ගැසීමෙන් වන හානි වැළකෙන ලෙස ගබඩා කිරීම.
- පිරිසිදු හා සුදුසු ඇසුරුම් ද්‍රව්‍යවල අසුරා ගබඩා කිරීම.
- විවිධ පරිනත අවධිවල ඇති අස්වනු වෙන වෙනම ගබඩා කිරීම.

**අලෙවි කිරීමේ දී**

- වර්ෂාවෙන් හා හිරු එළියන් හානි නොවන සේ අස්වනු ඇසිරීම.
- ශීතකරණ තත්ත්ව අවශ්‍ය නිෂ්පාදන අඩු උෂ්ණත්වයක් යටතේ ප්‍රදර්ශනය කිරීම.
- පාරිභෝගිකයන්ගෙන් සිදුවන හානි අවම වනසේ ඇසිරීම.
- විවිධ පරිණත අවධිවල ඇති අස්වනු වෙන වෙනම රාක්ක මත ඇසිරීම

|  |   |              |           |
|--|---|--------------|-----------|
|  | <b>හැඳින්වීම</b>  | <b>ලකුණු</b> | <b>05</b> |
|  | <b>ප්‍රවාහනයේ දී ගතයුතු ක්‍රියාමාර්ග 3 ක් සඳහා (ලකුණු 05x3)</b>   | <b>ලකුණු</b> | <b>15</b> |
|  | <b>ගබඩා කිරීමේ දී ගතයුතු ක්‍රියාමාර්ග 3 ක් සඳහා (ලකුණු 05x3)</b>  | <b>ලකුණු</b> | <b>15</b> |
|  | <b>අලෙවි කිරීමේ දී ගතයුතු ක්‍රියාමාර්ග 3 ක් සඳහා (ලකුණු 05x3)</b> | <b>ලකුණු</b> | <b>15</b> |
|  |   |              | <b>50</b> |

7. (i) ශ්‍රී ලංකාවේ සහතික කළ බීජවල පවත්වා ගත යුතු සම්මත පිරිවිතර පැහැදිලි කරන්න.

**සහතික කළ බීජ යනු**

නිර්දේශිත සම්මත පිරිවිතර අනුව සකස් කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහතිකය සමඟ ගොවීන්ට වගා කිරීම සඳහා ලබාදෙන බීජ වේ.

**සම්මත පිරිවිතර**

1. පුරෝහණ ප්‍රතිශතය

පරීක්ෂා කරනු ලබන නියැදියක බීජවල පුරෝහණ ප්‍රතිශතය 85% ට වඩා වැඩි විය යුතු ය.

2. වෙනත් බීජ

පරීක්ෂා කරනු ලබන නියැදිය තුළ අදාළ බෝග ප්‍රභේදය හැර වෙනත් ප්‍රභේදවල බීජ පවතී නම්, නියැදියේ 500g කට වෙනත් බීජ 100ට වඩා අඩු ප්‍රමාණයක් පැවතිය යුතු ය.

3. වල් බීජ

පරීක්ෂා කරනු ලබන බෝගය හැර වෙනත් ශාකවල බීජ (නියැදියේ 500gකට) 5කට වඩා අඩු විය යුතු ය.

4. තෙතමනය

බීජ නියැදියේ තෙතමන ප්‍රතිශතය 13% ට වඩා අඩු විය යුතු ය.

5. කැටුණු හා යාන්ත්‍රික හානි වූ බීජ

නියැදියේ 500 g කට එවැනි බීජ හෝ කොටස් 100 ට අඩු විය යුතු ය.

6. ජීව්‍යතාව

බීජ නියැදියේ බීජවල ජීව්‍යතාව 95%ට වඩා වැඩි විය යුතු ය.

7. වෙනත් අපද්‍රව්‍ය

නියැදිය තුළ වෙනත් අපද්‍රව්‍ය (ගල්,වැලි) 2%කට අඩු විය යුතු ය.

8. බීජවල වර්ණය, සුවඳ සහ පෙනුම ඉතා හොඳින් පැවතිය යුතු ය.

|  |  |                 |
|--|--|-----------------|
|  | <b>හැඳින්වීම</b>                                 | <b>ලකුණු 08</b> |
|  | සම්මත පිරිවිතර 06 ක් නම් කිරීම (ලකුණු 03x6)      | ලකුණු 18        |
|  | සම්මත පිරිවිතර 06 ක් පැහැදිලි කිරීම (ලකුණු 04x6) | ලකුණු 24        |
|  |  | 50              |

7 (ii) විවිධ වර්ගයේ ගව නිවාස, ඒවායේ ප්‍රධාන වාසි හා අවාසි සමඟ විස්තර කරන්න.

ගව නිවාස යනු

අභිතකර තත්වවලින් ආරක්ෂා වන ලෙස ගවයන් ඇති කරන ස්ථාන වේ.

ගව නිවාස වර්ග

1. විවෘත නිවාස
2. නිදහසේ සතුන් සිටින ආවර්ත නිවාස
3. සතුන් බැඳ බැඳ තබන ආවර්ත නිවාස

විවෘත නිවාස

| වාසි                             | අවාසි  |
|----------------------------------|--|
| වියදම සාපේක්ෂව අඩු ය             | සතුන් සංවරණය සඳහා ශක්තිය වැය වීමෙන් ආර්ථික ඵලදායීතාව අඩු ය |
| රෝග පැතිරීමේ අවදානම අඩු ය        | පිරිසිදු කිරීම අපහසු ය                                     |
| සතුන්ට ව්‍යායාම ලැබේ             | සීමිත සතුන් සංඛ්‍යාවක් සඳහා යොදා ගැනේ                      |
| වැය කලයුතු ශ්‍රමය සාපේක්ෂව අඩු ය | සතුන් අතර ගැටීම් ඇති වේ                                    |

නිදහසේ සතුන් සිටින ආවර්ත නිවාස

| වාසි                                     | අවාසි   |
|--|---|
| බැඳ තැබීමක් නොමැති බැවින් සතුන්ට පහසු ය. | එක් එක් සතා කෙරෙහි අවධානය යොමු කිරීම, අපහසුය. |
| කිරි නිෂ්පාදනය සාපේක්ෂව වැඩි ය.          | නඩත්තු කටයුතු කිරීම අපහසුය.                   |
| සතුන්ට ව්‍යායාම ලැබේ.                    | වැඩි ශ්‍රමයක් අවශ්‍ය වේ.                      |
|  | රෝග පැතිරීමේ අවධානම වැඩි ය.                   |
|  | වියදම වැඩි ය.                                 |

සතුන් බැඳ බැඳ තබන ආවර්ත නිවාස

| වාසි                                   | අවාසි                                |
|--|--------------------------------------|
| නඩත්තුව පහසුය.                         | සතුන්ට ව්‍යායාම අඩු ය.               |
| කිරි නිෂ්පාදනය සාපේක්ෂව වැඩි ය.        | නඩත්තු කටයුතු කිරීම අපහසු ය.         |
| වාර්තා තබා ගැනීම පහසු ය.               | වැඩි ශ්‍රමයක් අවශ්‍ය වේ.             |
| සතුන් කෙරෙහි අවධානය යොමු කිරීම පහසු ය. | සතුන්ගේ මද ලකුණු හඳුනාගැනීම අපහසු ය. |
| පිරිසිදු කිරීම පහසු ය.                 | වියදම වැඩි ය.                        |
| රෝග පැතිරීමේ අවදානම සාපේක්ෂව අඩු ය.    |                                      |
| අපද්‍රව්‍ය බැහැර කිරීම පහසු ය.         |                                      |

හැඳින්වීම ලකුණු 07

ගව නිවාස වර්ග කර දැක්වීම ලකුණු 07

එක් නිවාස වර්ගයක වාසි 3 බැගින් දැක්වීම (ලකුණු 02x3x3) ලකුණු 18

එක් නිවාස වර්ගයක අවාසි 3 බැගින් දැක්වීම (ලකුණු 02x3x3) ලකුණු 18

50

7. (iii) කෘෂිකාර්මික ඉඩම්වල භූගත ජල පුනරාරෝපණය කිරීම සඳහා භාවිත කරන ක්‍රම විස්තර කරන්න.

**භූගත ජල පුනරාරෝපණය යනු**

පෘෂ්ඨීය ජලය පාංශු පැතිකඩ හරහා පහළට ගමන් කර භූගත ජලයට එකතු වීමේ ක්‍රියාවලියයි. මෙය ස්වාභාවිකව හෝ කෘත්‍රිමව සිදු වේ.

**භූගත ජල පුනරාරෝපණය වර්ධනය කරන ක්‍රම:**

1. පාංශු ව්‍යුහය දියුණු කිරීම
2. පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම
3. පසට වසුන් යෙදීම
4. ශාක වගා කිරීමෙන් මතුපිට අපදාවය අඩුකර කාන්දු වීම වැඩි කිරීම
5. වලවල්, ලී, බේසම්, පොකුණු ආදිය සකස් කිරීමෙන් ජල වහනය දියුණු කිරීම
6. වැසි ජල පොකුණු ඉදි කිරීම
7. ජල පෝෂිත ප්‍රදේශ සංරක්ෂණය කිරීම
8. පෘෂ්ඨීය අපදාවය අඩුවන පරිදි බිම් සකස් කිරීම  
උදා : කාණු, වැටි සකස් කිරීම
9. පසෙහි මතුපිට රළබව වැඩි කිරීම

|  |                                      |              |           |
|--|--------------------------------------|--------------|-----------|
|  | <b>හැඳින්වීම</b>                     | <b>ලකුණු</b> | <b>10</b> |
|  | ක්‍රම 5 ක් නම් කිරීම (ලකුණු 03x5)    | ලකුණු        | 15        |
|  | ක්‍රම 5 ක් විස්තර කිරීම (ලකුණු 05x5) | ලකුණු        | <u>25</u> |
|  |                                      |              | 50        |

8. (i) බෝග වගාව කෙරෙහි පාංශු සංඝටකවල බලපෑම විස්තර කරන්න.

ප්‍රධාන පාංශු සංඝටක

1. පාංශු ජලය
2. පාංශු වාතය
3. පාංශු ජීවීන්
4. පාංශු ඝන ද්‍රව්‍ය
5. පාංශු කාබනික ද්‍රව්‍ය

පාංශු ජලයේ බලපෑම

- පසේ ඇති බොහෝ පෝෂක ශාකයට උරා ගැනීමට
- පාංශු ජනනයට හා ජීර්ණයට උපකාරී වේ.
- බිම් සැකසීම සඳහා පාංශු ජල ප්‍රමාණය උචිත අවස්ථාවේ පැවතිය යුතු යි.
- පසේ භෞතික රසායනික හා ජෛව ක්‍රියා යාමනය කිරීමට
- පාංශු ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාවලි සඳහා
- බීජ ප්‍රරෝහණයට හා ශාක වර්ධනය සඳහා

පාංශු වාතයේ බලපෑම

- ශාකයේ මූල මණ්ඩලයේ වර්ධනයට
- ක්ෂුද්‍රජීවී ගහනයේ ශ්වසනයට හා එහි ක්‍රියාකාරීත්වයට
- පසේ ඇති බීජ ප්‍රරෝහණයට
- ජලය හා පෝෂක අවශෝෂණයට (සක්‍රීය අවශෝෂණයට)
- පාංශු වාතය දුර්වල වූවොත් ශාකවලට රෝග ඇති වීම
- පාංශු වාතයේ ඔක්සිජන් අඩු වූ විට නිර්වායු ජීවීන් ක්‍රියාකාරී වී මීතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි විෂ වායු නිපදවීම
- පාංශු වාතය දුර්වල වූ විට විෂ වායු සෑදී ශාක වර්ධනය දුර්වල වේ.

පාංශු ජීවීන්ගේ බලපෑම

- වායුගෝලීය N<sub>2</sub> නිරකිරීමට වැදගත් වේ.
- පසේ ඇති කාබනික ද්‍රව්‍යය විශෝජනය කර ශාකවලට පෝෂක ලබා දීම.
- ශාක මුල්වලට පළිබෝධ හානි සිදු කිරීම. උදා. බීං උෟරා
- ශාක මුල්වලට රෝග ඇති කරයි.
- පාංශු වාතනය දියුණු කරයි. උදා. ගැඩවිලා



පාංශු ඝන ද්‍රව්‍ය

- පසේ රසායනික ගුණාංග පවත්වා ගැනීමට උපකාරී වේ.
- උදා. කැට අයන හුවමාරුව සඳහා මැටි බනිජ වැදගත් වේ.
- පසේ ඇති විෂ සහිත අයන අධිශෝෂණයට වැදගත්ය
- ශාක සවිච්චමට අවශ්‍ය උපස්ථරය ලබා දීම.
- ශාකවලට අවශ්‍ය බොහෝ පෝෂක සැපයීම.

පාංශු කාබනික ද්‍රව්‍ය

- වියෝජනය මගින් පසට පෝෂක ලබා දෙයි
- ජලය රඳවා ගැනීමට උපකාරී වේ.
- කැටායන හුවමාරු ධාරිතාව වැඩි කිරීමට උපකාරී වේ.
- පාංශු ව්‍යුහය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
- පාංශු ජීවී ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පාංශු පරිසර තත්ත්ව යහපත්ව පවත්වා ගැනීම

|  |          |
|--|----------|
| ප්‍රධාන සංඝටක 5 ක් නම් කිරීම (ලකුණු 04x5)    | ලකුණු 20 |
| ප්‍රධාන සංඝටක 5 ක් විස්තර කිරීම (ලකුණු 06x5) | ලකුණු 30 |
|  | 50       |

8 (ii). ආරක්ෂිත ව්‍යුහ තුළ බෝග වගාවේ දී ගොවීන් මුහුණ දෙන ගැටළු හා එම ගැටළු අවම කළ හැකි ක්‍රියාමාර්ග විස්තර කරන්න.

ආරක්ෂිත ව්‍යුහ යනු:

බෝග වගාවේ දී බෝගයට සුදුසු පරිදි උෂ්ණත්වය, ආලෝකය, ආර්ද්‍රතාව, සුළඟ යන පරිසර සාධක එකක් හෝ කිහිපයක් පාලනය කිරීම සඳහා භාවිත කරන්නා වූ ව්‍යුහ

ගොවීන් මුහුණ දෙන ගැටළු හා එම ගැටළු අවම කළ හැකි ක්‍රියාමාර්ග :

| ගොවීන් මුහුණදෙන ගැටළු   | එම ගැටළු අවම කළ හැකි ක්‍රියාමාර්ග   |
|---|---|
| 1. ආරක්ෂිත ව්‍යුහ තුළ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාම                                      | <ul style="list-style-type: none"> <li>ව්‍යුහයේ වහලය මට්ටම් 2කට සැකසීම</li> <li>වහලය කියත් දැකි ආකාරයට සැකසීම</li> <li>පොළොව මට්ටමේ සිට වහලයට ඇති උස වැඩි කිරීම</li> <li>පැති බිත්තිවලට පොලිතින්/ වීදුරු වෙනුවට කෘමි ප්‍රතිරෝධී දෑ යෙදීම</li> <li>පිටකුරු පංකා/ තෙත මෙට්ට යෙදීම (cooling pads)</li> </ul> |
| 2. පොලිතින් ආවරණය මත ඇල්ගී වර්ධනය වීම හා අධික සුර්යතාපය නිසා පොලිතිනය දුර්වර්ණ වීම        | <ul style="list-style-type: none"> <li>නියමිත කාලාන්තරවල දී පොලිතින් ආවරණය ඉවත් කිරීම</li> </ul>  |
| 3. ආරක්ෂිත ව්‍යුහ තුළ බෝගවල පරාගනයට බාධා ඇති වීම  | <ul style="list-style-type: none"> <li>පරාගනය සඳහා කෘමින් ඇතුළු කිරීම</li> <li>කෘත්‍රීම පරාගන ක්‍රම අනුගමනය කිරීම</li> <li>පරාගනය සඳහා කම්පක (vibrators) සවි කිරීම</li> </ul>   |
| 4. ව්‍යුහ ඉදි කිරීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වීම හා අමතර උපකරණ රාශියක් අවශ්‍ය වීම | <ul style="list-style-type: none"> <li>ගොවීන්ට ණය හා සහනාධාර ලබාදීම</li> </ul>  |
| 5. ආරක්ෂිත ව්‍යුහ තෝරා ගැනීම හා ඉදි කිරීමේ තාක්ෂණය පිළිබඳ පවතින ගැටළු                     | <ul style="list-style-type: none"> <li>ආයතනික පහසුකම් වැඩි කිරීම හා ව්‍යුහ ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ ගොවීන් දැනුවත් කිරීම</li> </ul>   |
| 6. බෝග වගා තාක්ෂණය නිසි ලෙස භාවිත නොකිරීම   | <ul style="list-style-type: none"> <li>ව්‍යාප්ති සේවය පුළුල් කිරීම</li> </ul>   |
| 7. ව්‍යුහ නිර්මාණයට යොදාගන්නා පොලිතින් වැනි ද්‍රව්‍ය ඉවත් කිරීමේ දී පරිසරයට හානි සිදු වීම | <ul style="list-style-type: none"> <li>බැහැර කරන පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කිරීම</li> </ul>   |
| 8. රසායනික දියර පොහොර වැනි යෙදවුම් සඳහා වැඩි මුදලක් වැයවීම                                | <ul style="list-style-type: none"> <li>රසායනික පොහොර සමග මිල අඩු කාබනික පොහොර භාවිත කිරීම</li> </ul>  |
| 9. වගාව තුළ පළිබෝධ ව්‍යාප්ත වීම   | <ul style="list-style-type: none"> <li>ජීවානුහරණය කළ රෝපණ ද්‍රව්‍ය භාවිතය</li> <li>රෝපණ මාධ්‍ය ජීවානුහරණය කර භාවිතයට ගැනීම</li> <li>ව්‍යුහ තුළට පුද්ගලයන් ඇතුළු වීම සීමා කිරීම</li> </ul>   |
| 10. අධික සුළඟ වර්ෂාව වැනි තත්ත්ව යටතේ ආරක්ෂිත ව්‍යුහවලට හානි සිදු වීම                     | <ul style="list-style-type: none"> <li>නියමිත ප්‍රමිතියෙන් යුතුව ව්‍යුහ ඉදි කිරීම</li> <li>ආරක්ෂිත ව්‍යුහ තුළ වගාව සිදුකිරීම</li> </ul>   |
| 11. නිෂ්පාදන අලෙවි කර ගැනීම සම්බන්ධ ගැටළු   | <ul style="list-style-type: none"> <li>අලෙවිකරණ පහසුකම් දියුණු කිරීම</li> </ul>   |

ආරක්ෂිත ව්‍යුහ හැදින්වීම ලකුණු 10  
 ගැටළු 5 ක් සඳහා (ලකුණු 04x5) ලකුණු 20  
 අවම කරන ක්‍රියාමාර්ග 5ක් විස්තර කිරීම (ලකුණු 04x5) ලකුණු 20  
 50

8 (iii). රැකකවීම සඳහා තෝරාගත් බිත්තරයක තිබිය යුතු බාහිර හා අභ්‍යන්තර ලක්ෂණ විස්තර කරන්න.

**බිත්තර රැකකවීම යනු**

සංසේචිත බිත්තරයකින් කලල වර්ධනය සඳහා අවශ්‍යය තත්ත්ව ලබා දී දින 21කින් පැටවකු ලබා ගැනීමයි.

**බාහිර ලක්ෂණ**

- බිත්තර කටුව - පිරිසිදු වීම, මල ද්‍රව්‍යය, රුධිරය නොතිබීම
- බිත්තරවල හැඩය - ඕවලාකාර හැඩය හා බිත්තරයේ හැඩ දර්ශක 74% වීම
- බිත්තර කටුවේ ස්වභාවය - මධ්‍යස්ථ ඝනකමින් හා ඒකාකාරව කැල්සියම් ඝන වූ බිත්තර වීම
- කටුවේ වර්ණය - කුකුළු වර්ගයට ආවේණික වර්ණය තිබීම
- කටුවේ පිපිරීම් නොතිබීම

**අභ්‍යන්තර ලක්ෂණ**

- වාත කුටීරය විශාල හෝ අසාමාන්‍ය නොවීම.
- වාත කුටීරය බිත්තරය තුළ නියමිත ස්ථානයේ පිහිටීම.
- කහමද දෙකක් නොතිබීම.
- ආලෝක ධාරාවක් තුළින් බැලීමේදී විනිවිද පෙනීම
- කහමදය බිත්තරයේ හරි මැද තිබීම.

|  |           |
|--|-----------|
| හැඳින්වීම                                      | ලකුණු 10  |
| බාහිර ලක්ෂණ 4 ක් නම් කිරීම (ලකුණු 02x4)        | ලකුණු 08  |
| බාහිර ලක්ෂණ 4 ක් විස්තර කිරීම (ලකුණු 03x4)     | ලකුණු 12  |
| අභ්‍යන්තර ලක්ෂණ 4 ක් නම් කිරීම (ලකුණු 02x4)    | ලකුණු 08  |
| අභ්‍යන්තර ලක්ෂණ 4 ක් විස්තර කිරීම (ලකුණු 03x4) | ලකුණු 12  |
|  | <u>50</u> |

09. i. පළිබෝධ ගහණ සනත්වයට බලපාන සාධක විස්තර කරන්න.

පළිබෝධ ගහණ සනත්වය යනු

ඒකක ක්ෂේත්‍රඵලයක සිටින පළිබෝධකයන් සංඛ්‍යාවයි.

පළිබෝධ ගහණ සනත්වයට බලපාන සාධක :

1. ආහාර / උපස්තරය  
පළිබෝධයාට අවශ්‍ය ආහාර / උපස්තරය බහුල වීට පළිබෝධ ගහණ සනත්වය වැඩිවේ.
2. උෂ්ණත්වය  
පළිබෝධ වර්ධනයට හිතකර පරිසර උෂ්ණත්වයක් ඇතිවීට ගහණ සනත්වය වැඩිවේ.
3. ආර්ද්‍රතාවය  
අධික ආර්ද්‍රතාව පරිසරය බොහෝ පළිබෝධවලට හිතකරය. පළිබෝධ වර්ධනය වැඩිය.
4. සුළඟ  
සුළඟ ඔස්සේ, කෘමීන් හා රෝගකාරක ක්ෂුද්‍රජීවීන් ව්‍යාප්ත වීම පහසුය. සුළඟ වැඩි නම් පළිබෝධ ගහණ සනත්වය වැඩිවේ.
5. ස්වාභාවික සතුරන්ගේ ගහණය  
විලෝපිකයන් වැනි ස්වාභාවික සතුරන් වැඩි පරිසරයක පළිබෝධ ගහණ සනත්වය අඩුය.
6. වාසභූමිය  
බෝග වගා බහුල ප්‍රදේශවල පළිබෝධවලට හිතකර පරිසරයක් ඇති නිසා ගහණ සනත්වය වැඩිය.
7. වල් පැළෑටි  
වල් පැළෑටි විකල්ප ධාරක ලෙස ක්‍රියාකරන බැවින් පළිබෝධ ගහණ සනත්වය වැඩිවේ.
8. පළිබෝධ ආගමන  
නව පරිසරයකට පළිබෝධ ඇතුළු වූ විට හිතකර පරිසර තත්ව සහිත නම් පළිබෝධ ගහණ සනත්වය වැඩිවේ.
9. පළිබෝධනාශක  
අක්‍රමවත් පළිබෝධනාශක භාවිතය නිසා ස්වාභාවික සතුරන් විනාශ වන අතර ප්‍රතිරෝධී පළිබෝධ ප්‍රභේද ඇතිවේ. ගහණ සනත්වය වැඩිවේ.
10. ජෛව විවිධත්වය  
ජෛව විවිධත්වය වැඩි නම් තරගය වැඩි වී පළිබෝධ ගහණ සනත්වය අඩු ය.
11. පොහොර භාවිතය  
අධික පොහොර භාවිතය නිසා ශාක මාංසල බව වැඩිවේ. පළිබෝධවලට පහසුවෙන් ආක්‍රමණය කළ හැකිවේ. පළිබෝධ ගහණය වැඩිවේ.
12. පාරම්පරික බෝග වගාවෙන් ඇත් වීම  
පාරම්පරික බෝග පළිබෝධ ප්‍රතිරෝධී බව වැඩි ය. නව ප්‍රභේදවල ප්‍රතිරෝධී බව අඩු බැවින් පළිබෝධ ගහණ සනත්වය වැඩි ය.

|  |                                      |          |
|--|--------------------------------------|----------|
|  | හැඳින්වීම                            | ලකුණු 08 |
|  | කරුණු 7 ක් නම් කිරීම (ලකුණු 02x7)    | ලකුණු 14 |
|  | කරුණු 7 ක් විස්තර කිරීම (ලකුණු 04x7) | ලකුණු 28 |
|  |                                      | 50       |

09. ii. බෝග ක්ෂේත්‍රවලට පොහොර යෙදීමේ 4R සංකල්පය විස්තර කරන්න.

4R සංකල්පය යනු

- නියමිත වේලාවට (Right Time)
- නියමිත ස්ථානයට (Right Place)
- නියමිත ප්‍රභවය (Right Source)
- නියමිත ප්‍රමාණයට (Right Rate)

පොහොර යෙදීම මගින් පොහොර භාවිතයේ ඵලදායිතාව වැඩිකර ගැනීමයි.

නියමිත වේලාවට පොහොර යෙදීම (Right Time)

- බෝගයේ විවිධ වර්ධන අවධිවලට අදාළ පොහොර ඒ ඒ වර්ධනය අවධිවලදී පමණක් යෙදීම.

නියමිත ස්ථානයට පොහොර යෙදීම (Right Place)

- පෝෂක කාර්යක්ෂමව අවශෝෂණය වීමට පොහොර ශාකයේ නියමිත ස්ථානයට / සක්‍රීය මූල කලාපයට යෙදීම.

නියමිත ප්‍රභවය යෙදීම (Right Source)

- හඳුනාගත් ගත් පෝෂක ලබා දීම සඳහා අදාළ පොහොර භාවිත කිරීම.
- ක්ෂුද්‍ර පෝෂක ලබා ගැනීමට දියර පොහොර ලබා ගැනීම.
- පසේ ගුණාංග වැඩි දියුණු කරමින් ශාක පෝෂක ලබා දීමට කාබනික පොහොර භාවිතය.

නියමිත ප්‍රමාණයට යෙදීම (Right Rate)

- පස පරීක්ෂා කර බලා බෝග අවශ්‍යතාව අනුව නියමිත ප්‍රමාණයට පොහොර යෙදීම.

|                                    |           |          |
|------------------------------------|-----------|----------|
|                                    | හැඳින්වීම | ලකුණු 06 |
| සංකල්ප 4 නම් කිරීම (ලකුණු 05x4)    |           | ලකුණු 20 |
| සංකල්ප 4 විස්තර කිරීම (ලකුණු 06x4) |           | ලකුණු 24 |
|                                    |           | 50       |

09. iii. අලෙවිකරණ සැලැස්ම, ඕනෑම ව්‍යාපාර සැලැස්මක අනිවාර්ය අංගයකි. අලෙවිකරණ සැලැස්මක ප්‍රධාන කොටස් හා ඒවායේ වැදගත්කම සමග විස්තර කරන්න.

**අලෙවිකරණ සැලැස්ම යනු**

භාණ්ඩ හා සේවා අලෙවිය සඳහා අදාළ සියලුම කරුණු සවිස්තරාත්මකව ඉදිරිපත් කරන සැලැස්මයි.

**අලෙවිකරණ සැලැස්මක කොටස් :**

1. අරමුණු  
ව්‍යාපාරයේ මූලික අරමුණු අත්පත් කර ගැනීම සඳහා අලෙවිකරණ කටයුතු කෙසේ වෙනස් විය යුතුද යන්න විග්‍රහ කළ යුතුය.
2. ඉලක්කගත වෙළඳපොළ හා පාරිභෝගිකයන්  
නිෂ්පාදන අලෙවියේ දී ඉලක්කකරගත් පාරිභෝගිකයන් හා ඔවුන්ගේ ස්වභාවය පිළිබඳ කරුණු ඇතුළත් කළ යුතුයි.
3. භාණ්ඩ පිළිබඳ විස්තර හා ප්‍රමාණ  
අලෙවි කරන භාණ්ඩ හෝ භාණ්ඩ පිළිබඳ විස්තර, බර, අන්තර්ගතය, නිෂ්පාදන ප්‍රමාණය, ශ්‍රේණිගත කිරීම්, ප්‍රමිතිය ආදිය තීරණය කර සටහන් කර තිබිය යුතු ය.
4. ඇසුරුම  
ඇසුරුමේ ස්වභාවය, ලේඛලය, එහි අන්තර්ගතය පිළිබඳ විස්තර කර තිබිය යුතු ය.
5. තරගකරුවන්  
නිෂ්පාදනවලට සමාන නිෂ්පාදන හෝ ඊට ආදේශක නිෂ්පාදන ඉදිරිපත් කරනු ලබන පුද්ගලයින් හා ඒවායේ මිල ගණන්, බෙදා හැරීමේ ක්‍රම, ප්‍රචාරණ ක්‍රම පිළිබඳ දැනුවත් විය යුතු අතර ඒවා සටහන් කළ යුතු ය.
6. අලෙවි මිල  
මිල ප්‍රතිපත්තිය පැහැදිලිව හඳුනාගත යුතු ය. අලෙවි මිල හා තරගකරුවන්ගේ මිල ගණන් ඉදිරිපත් කළ යුතු ය.
7. අලෙවි ප්‍රදේශ  
ඉලක්ක ගත ප්‍රදේශවලට අදාළ භූගෝලීය ප්‍රදේශ තීරණය කර ඉදිරිපත් කළ යුතු ය.
8. වෙළඳපොළ කොටස  
තම වෙළඳපොළ කොටස නිවැරදිව ගණනය කළ යුතු ය. ප්‍රමාණවත් දත්ත නොමැති නම් ආසන්න වශයෙන් අනුමාන කර ප්‍රමාණයක් ලෙස සඳහන් කළ යුතු ය.
9. බෙදාහැරීමේ ක්‍රම  
සෘජුවම පාරිභෝගිකයාට බෙදා හැරීම, වක්‍ර ලෙස බෙදාහැරීම, තොග හෝ සිල්ලර ලෙස බෙදා හරිනවා ද යන්න පැහැදිලි ලෙස දක්වා තිබිය යුතු ය.
10. අතරමැදියන්  
අතරමැදියන් සිටී ද? නැත් ද? යන්න සටහන් කළ යුතු ය.
11. ප්‍රවර්ධනය  
කොමිස්, වට්ටම්, ප්‍රචාරණය, තරගකරුවන් ගේ උපාය මාර්ග, අනුග්‍රහ දැක්වීම ආදිය සඳහන් කළ යුතු ය.
12. වාර්ෂික විකුණුම් ආදායම් ඇස්තමේන්තුව  
ව්‍යාපාරයේ අරමුණු අනුව වාර්ෂික විකුණුම් ප්‍රමාණය හා අපේක්ෂිත ආදායම දැක්විය යුතුය.

|  |  |          |
|--|--|----------|
|  | හැඳින්වීම                                    | ලකුණු 08 |
|  | ප්‍රධාන කොටස් 7 ක් නම් කිරීම (ලකුණු 02x7)    | ලකුණු 14 |
|  | ප්‍රධාන කොටස් 7 ක් විස්තර කිරීම (ලකුණු 04x7) | ලකුණු 28 |
|  |  | 50       |

10. i. කෘෂිකාර්මික ක්ෂේත්‍රවල කෘෂි නොවන පළිබෝධකයන් පාලනය කිරීමේ ක්‍රම විස්තර කරන්න.

කෘෂි නොවන පළිබෝධයින් යනු ඉන්සෙක්ටාවන් නොවන බෝග වගාවට හානි කරන සියලුම සතුන් වේ.

පාලන ක්‍රම

1. අතින් එකතු කර විනාශ කිරීම. උදා : ගොලුබෙල්ලා
2. වගාවේ ඉහළින් පොලිතින් පටි ඇදීමෙන් එහි ඇතිවන ශබ්ද මගින් පක්ෂීන් පලවා හැරීම
3. වගා බිමේ මායිම වටා 75 පමණ උසට සුදු පොලිතින්වලින් ආවරණය මගින් මීයන් ඇතුළුවීම පාලනය.
4. උගුල් යෙදීම - මී කතුරු භාවිතය - උදා : මීයන් මර්ධනය  
 - ඇම භාවිතය - උදා : ගොලුබෙල්ලන් මර්ධනය  
 උගුල් ඇටවීම - උදා : උෟරා, මුවා
5. දියභෝල්මන, ටකය, දියබඹරා වැනි ශබ්ද නිකුත් කරන උපකරණ භාවිතයෙන් පක්ෂීන් පලවා හැරීම.  
 ටකය - එළවලු හා පලතුරු වලට එන හානිකර පක්ෂීන් පලවා හැරීම.
6. මනා ජල පාලනය මගින් වී වගාවේ වෙල්මීයන් කකුලුවන් වැනි සතුන් ගෙන් වන හානි පාලනය. (වගා බිමේ ජලය රැඳවීමෙන්)
7. විකර්ෂක බෝග වගාව - ගොලුබෙල්ලන් සඳහා රතුඑෑනු ශාක
8. වැටවල් භාවිතය - උදා : කම්බිවැට හෝ දඬු වැට - ගවයා, එළුවා  
 උදා : විදුලි වැට - අලියාගෙන් බෝග ආරක්ෂාවට
9. ගිනිමැල ගැසීම - රාත්‍රියට අලියා, උෟරා වැනි සතුන් පලවා හැරීමට
10. රසායනික ද්‍රව්‍ය භාවිතය  
 උදා : අකරිනාශක මයිටාවන් පාලනයට  
 උදා : කෘන්තක නාශක උදා : කුමරීන් සංයෝග - මීයන් පාලනය  
 උදා : ගොලුබෙලි නාශක - හංගොල්ල, ගොලුබෙල්ලා වැනි සතුන් මර්ධනයට

|                              |              |          |
|------------------------------|--------------|----------|
|                              | හැඳින්වීම    | ලකුණු 08 |
| පාලන ක්‍රම 7 ක් නම් කිරීම    | (ලකුණු 02x7) | ලකුණු 14 |
| පාලන ක්‍රම 7 ක් විස්තර කිරීම | (ලකුණු 04x7) | ලකුණු 28 |
|                              |              | 50       |

10. ii. ප්‍රධාන බෝග ස්ථාපන ක්‍රම දෙක, ඒවායේ වැදගත්කම සඳහන් කරමින් පැහැදිලි කරන්න.

බෝග ස්ථාපනය යනු

බීජ හෝ පැළ රෝපණ මාධ්‍යයක සිටුවා ඒවා ප්‍රරෝහණය වී බෝගයක් ලෙස වැඩීමට සැලැස්වීමයි.

බෝග ස්ථාපන ක්‍රම

1. බීජ සිටුවීම
2. පැළ සිටුවීම

බීජ සිටුවීම

- ක්‍රමවත් හෝ අක්‍රමවත් ආකාරයට වැපිරීම හෝ සිටුවීම කළ හැකි ය.
- ක්‍රමවත් ආකාරයට සිටුවීමේ දී පරතරය හා ගැඹුර පාලනය කළ හැකි ය.
- අඩු ශ්‍රමයක් හා කාලයක් වැය වේ.
- වියදම අඩු ය.
- සියුම්ව පස සකස් කිරීම අවශ්‍ය නොවන බෝග සඳහා සුදුසු ය.
- කුඩා බීජ සහිත බෝග සඳහා කාර්යක්ෂම ක්‍රමයකි.
- බීජ වජ්‍යය යොදා ගෙන පැළ හා ජේලි අතර පරතරය පාලනය කළ හැකි ය.

පැළ සිටුවීම

- තවත් දමා ලබා ගත් පැළ ක්ෂේත්‍රයේ නියමිත පරතරය හා ගැඹුර සහිතව සිටුවිය හැකි ය.
- පැළ සිටුවීම අහඹු ආකාරයට හෝ විවිධ රටාවලට සිදු කළ හැකි ය.
- පැළ අතර තරගය අඩු ය.
- රෝපණ ද්‍රව්‍ය අවශ්‍යතා අඩු ය.
- කන්න අතර පරතරය අඩු කළ හැකි ය.
- නිරෝගී පැළ තෝරා වගා කළ හැකි ය. වගාවේ පාඨ අඩු ය.
- යාන්ත්‍රිකරණය හා අතුරුයන් ගැමේ කටයුතු පහසු ය.

හැඳින්වීම ලකුණු 10

ප්‍රධාන ස්ථාපන ක්‍රම 2 නම් කිරීම (ලකුණු 05x2) ලකුණු 10

ප්‍රධාන ස්ථාපන ක්‍රම 2 විස්තර කිරීම (ලකුණු 15x2) ලකුණු 30\*

50

\*ස්ථාපන ක්‍රම විස්තර කිරීමේ දී එක් ක්‍රමයක් වෙනුවෙන් වැදගත්කම 5 ක් සඳහන් කිරීම වෙනුවෙන් ලකුණු 03 බැගින් ලකුණු 15 ක් ලබා දෙන්න.



(iii) පහත වගුව සම්පූර්ණ කර ආන්තික පිරිවැය, සාමාන්‍ය මුළු පිරිවැය, සාමාන්‍ය විචල්‍ය පිරිවැය සහ සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍ර ලබා දී ඇති ප්‍රස්තාර කඩදාසිය මත ඇඳ නම් කරන්න.

| නිෂ්පාදන ඒකක | මුළු ස්ථාවර පිරිවැය | මුළු විචල්‍ය පිරිවැය | සාමාන්‍ය ස්ථාවර පිරිවැය | සාමාන්‍ය විචල්‍ය පිරිවැය | මුළු පිරිවැය | සාමාන්‍ය මුළු පිරිවැය | ආන්තික පිරිවැය |
|--------------|---------------------|----------------------|-------------------------|--------------------------|--------------|-----------------------|----------------|
| 1            | 20                  | 10                   | 20                      | 10                       | 30           | 30                    | 30             |
| 2            | 20                  | 20                   | 10                      | 10                       | 40           | 20                    | 10             |
| 3            | 20                  | 25                   | 6.7                     | 8.3                      | 45           | 15                    | 05             |
| 4            | 20                  | 28                   | 05                      | 07                       | 48           | 12                    | 03             |
| 5            | 20                  | 30                   | 04                      | 06                       | 50           | 10                    | 02             |
| 6            | 20                  | 52                   | 3.3                     | 8.7                      | 72           | 12                    | 22             |
| 7            | 20                  | 85                   | 2.8                     | 12.1                     | 105          | 15                    | 33             |
| 8            | 20                  | 120                  | 2.5                     | 15                       | 140          | 17.5                  | 35             |
| 9            | 20                  | 230                  | 2.2                     | 25.5                     | 250          | 27.7                  | 110            |
| 10           | 20                  | 410                  | 02                      | 41                       | 430          | 43                    | 180            |

30

රූප සටහනට (ප්‍රස්ථාරයට) ලකුණු ලබාදීමේදී පහත කරුණු සැලකිල්ලට ගන්න.

- සාමාන්‍ය මුළු පිරිවැය හා සාමාන්‍ය විචල්‍ය පිරිවැය වක්‍ර **U** හැඩැති වක්‍ර නව අතර සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය ඉහත වක්‍ර දෙකකට පහලින් පිහිටයි.
- ආන්තික පිරිවැය වක්‍රය නිෂ්පාදන ඒකක වැඩි කිරීමත් සමඟ ප්‍රථමයෙන් ක්‍රමයෙන් අඩු වී පසුව ශීඝ්‍රයෙන් වැඩි වන අතර එය සාමාන්‍ය වක්‍රයෙන් අවම ලක්ෂයේදී එය විච්ඡේදනය කරයි.

වගුවේ නිවැරදි දත්ත (එක් දත්තයකට ලකුණු 0.5x50)      ලකුණු 25  
 ප්‍රස්තාරයේ නිවැරදි වක්‍ර (එක් වක්‍රයකට ලකුණු 05x4)      ලකුණු 20  
 අක්ෂ නම් කිරීම      ලකුණු 05  
 50

